

“සමාජයක මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අර්ථ ගාස්ත්‍රයයි. එය සැමදෙනා ගැනම වුවකි. එය සැම දෙනාටම අයිති වුවකි. එය සැම පුරුෂයියෙක් පිළිබඳ ප්‍රධාන වූ උ, සුදුසු වූ උ, අධ්‍යාපනයයි.” - ලුවිවිග් වොන් මීසස්

### ආයුබෝවන්

අර්ථ ගාස්ත්‍රය - එක ද්‍රව්‍යෙන් වැඩමුණුවට සහනාගි වෙන ඔබ සියලු දෙනාම අහි සාදරයෙන් පිළිගතිමූ! මෙම වැඩමුණුවේ දී මූලික ආර්ථික සංකල්ප පිළිබඳව දැනුමක් ඔබට ලබා ගැනීමට හැකියි. අහි ප්‍රස්ථාර සහ සම්කරණ වලින් පටන් ගන්නේ නැහැ. අර්ථ ගාස්ත්‍රය නීරස වුවක් යැයි සමහර විට ඔබ අසා ඇති. ඒන් එය එසේ නොවේ. එය කුතුහලය දැනවන සහ උද්දීතනයක් ගෙනෙන විෂයයකි. අර්ථ ගාස්ත්‍රය තීව්‍ය ගැන වුවකි. ජනතාට එකිනෙකා සමඟ මීතුරු බවත් සහ සම්ගියෙන් එකිනෙකින්නේ කෙසේදැයි කියා දෙන්නකි. ධනවත් වෙන්නේ කෙසේදැයි සහ දුර්ථන්කමෙන් ගැලවෙන්නේ කෙසේදැයි එකටර කියා දෙන්නකි.

අහි ත්‍රියාකාරකම් සහ සංවාද කිහිපයක් තුළින් මේ අභින්ෂා වීමසා බලමු. වැඩමුණුව අවසානයේ දී ඔබ, ආර්ථික නිදහස ලෝක ජනතාටගේ උන්නතියට හේතු වෙන්නේ කෙසේදැයි යන දැනුම ලබනු ඇත.

### දාන විශ්‍රේෂණය

ඇද වැඩමුණුවේ දී වැදගත් ආර්ථික සංකල්ප කිහිපයක් අප ඉගෙන ගන්නේ ඒවා පැහැදිලි කරන ක්‍රියාකාරකම් තුනක ත්‍රියාකාරකම් අංක 1 දී අහි කත්ත්බායම් කිහිපයකට බෙදී, මූලික ආර්ථික සංකල්ප කිහිපයක් හඳුන්වා දෙන කන්දුරුයක් තුළින් නීරමාණයක් බිජිකරන උන්සාහයක යෙදෙමු. ක්‍රියාකාරකම් අංක 2 දී අපට අවශ්‍ය භාණ්ඩ සහ සේවා, ආර්ථිකයක් තුළින් බිජිවෙන්නේ කෙසේදැයි යන්න පහදා ගනිමු. ක්‍රියාකාරකම් අංක 3 අඡිත කියා දෙන්නේ තුවමාරු කරගැනීමෙන් වන්කම් නීරමාණය වෙන්නේ කෙසේදැයි කියායි. පළමු ක්‍රියාකාරකම් දෙක තුළින් “සේවා සහතික” ලබාගැනීමට ඔබට අවස්ථාව පැදෙනු ඇත. තුන්වැනි ක්‍රියාකාරකමේ දී ඔබට ඒ සේවා සහතික ගෙදර ගෙන යා තැකි තැනි සඳහා තුවමාරු කරගන්නට අවස්ථාව පැදෙනු ඇත. ඒ නිසා, මේ වැඩමුණුව පැවැත්වෙදී සාවධානව ඇහුම් කන් දෙන්න. මූල් ක්‍රියාකාරකම් වල දී ඔබ කොනරම් අවධානයක් දැක්වූදැයි අනුව තුන්වැන්නේ දී ඔබට වැඩියෙන් මිල දී ගන්නට හැකියාව පැදෙනු ඇත!

### වැඩ සටහන:

- පිළිගැනීම සහ ආරම්භක සංවාදය (පැය භාගයක්)
- ක්‍රියාකාරකම් අංක 1 - පැන්සලක් හඳුන ක්‍රියාවලිය (මිනින්න 45)
- ක්‍රියාකාරකම් අංක 2 - පැන්සල් නීරමාණය (පැයක් -දෙකක් අනර කාලයක්)
- ක්‍රියාකාරකම් අංක 3 - තුවමාරු ක්‍රිබාව (මිනින්න 45)
- අවසන් සංවාදය (පැය භාගයක්)

### සංකල්ප සහ පද වහර

මේ ලැයිස්තුවේ ඇති ප්‍රධාන සංකල්ප සහ පද වහර කියවා බලන්න. අර්ථ නොදුන්නේ නම් ඒවා මොනවාදැයි ලකුණු කරගන්න.

අර්ථ ගාස්ත්‍රය

නිගය

තෝරාගැනීම්

විෂයමූලික අගය

තුවමාරුව/වෙළඳාම trade

දිරි දීමනා  
 කැමැත්තෙන් කරන නුවමාරුව  
 ගණුදෙනුවෙන් ලබන වාසි  
 විශේෂ පුහුණුව සහ ගුම වින්තය  
 මිපහාතික ක්‍රමය  
 ආයතන  
 දේපල අයිතිය  
 නීතියේ රීතිය  
 දැනුම ගැටලුව  
 දුකින්නට හැකි දේ සහ දුකින්නට තොහැකි දේ  
 ව්‍යවසායකත්වය

ඉහන ලැයිස්තුව පිටපත් කරගැනීමට කාලයක් සහ ඒ ගැන කළුතනා කරන්නට කාලයක් දෙන්න.

### අර්ථ අරමුණු

- මූලික අර්ථ ගාස්තු සංකල්ප හඳුනාගැනීමට
- වෙළුදෝල ක්‍රියාකරන ආකාරය වටහා ගැනීමට
- මධ්‍යගත ආර්ථික සැලසුම් නිසා ඇතිවන අනියේග හඳුන්වන්නට
- සමාජයේ ව්‍යවසායකයාගේ භූමිකාව සාකච්ඡා කරන්නට
- ප්‍රදේශීලික වට්‍යන්තය, නිදහස් වෙළුදෝල සහ සිවිල් සමාජය අතර සබඳියාවන් අවබෝධයට වැඩමුණුවට සහභාගි වන අයට හැකියාව ලබා දීමයි.

ආරම්භක සංවාදයේ දී, ආර්ථ ගාස්තු තීර්වවනයෙන් අට අර්ථ තීව්තයට එය අවශ්‍ය මත්දැයි සංවාදයක් ඇරඹීම පටන් ගනිමු.

### අවශ්‍ය කාලය

රුය භාගයක්

### අට පටන් ගනිමු

අද අර්ථ ඉලක්කය වෙළුදෝල විසින් අනුන්ගේ සනුට වැඩිකිරීමෙන් ඔබේ සනුට වැඩි කරගන්නට දායකත්වය දෙන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමයි. අපිට වැඩියෙන්ම අනුර ආකාරයෙන් එය ඉවුකරගත හැකියාව ලැබෙන්නේ කෙසේදැයි පහදා ගන්නට අර්ථ ගාස්තු විසින් මෙවලම් කට්ටුලයක් සපයයි.

### අට සැමූදෙනා අගයන තොදු අගයන්

මිනිසුන් වේදිඛාකාර වෙති. එහෙත් අට සියල්ලන්වම තොදු වූ මූලික දේවල් බොහෝමයකි. මෑතක දී ඔබ ගිය, රනතාව බැහුදුව ගැවසුන මහජන ස්ථානයක් ගැන සිනන්න. එනැත් උද්‍යානයක්, වෙළුද සංසීර්ණයක්, ජනාධිරණ වීදියක්, සිනමා ගාලාවක් විය හැකියි. එදින ඔබ ඉකි බොහෝ මිනිසුන් ප්‍රධාන වශයෙන් විශින්ව හැසිරෙන්නට ඇත. ඔබ සේ ම, මවුන්ට ද මවුන්ගේ පවුලේ අය, අසල්වැසියන් හා සමාජයේ අය සනුවීන් ඉන්නවා දුකින්නට උවමතායි. අනිතුත් මිනිසුන් දුකින් තැවෙනවා දුකින්නට ඔබ අකමුතියි. මවුන් ද එසේමයි. උදව් අවශ්‍ය අයට ඒ උදව් බොදෙන්නට සාමාන්‍යයෙන් අට කැමති වෙමු. මේ ප්‍රධාන අරමුණු අට සියල්ලන්ගේම අර්ථාත්වන් වෙති. අට සියල්ලන්ම මිනිස් වර්ගයාගේ සමෘද්ධිය බලාපොරාත්තු වෙමු.

ඔබ සිනන ආකාරයට, සමාජයක් සමෘද්ධියෙන් එවත්ත්වන්නට සහ සන්නයෙන්ම සනුවීන් සිරීම සඳහා අවශ්‍ය ගුණාංග මොනවාද? අට සියල්ලන්වම එකග විය හැකි මූලික ගුණාංගයන් කිහිපයක් ඇතැයි අට විශ්වාස කරමු. අට දැන් එකනු වී ඒ සඳහා ලැයිස්තුවක් හඳුමු.

වැඳුගත් යැයි සමකත ගුණාංග අඩුම වශයෙන් 10 ක් පටනින ලැයිස්තුවක් හඳුන්නට සෑම කන්ඩායමකට පවරන්න. වැඩමුණුව අවසානයේ දී අට නැවතන් මේ ලැයිස්තුවට පැමිණෙමු. සංවාදයක් ගෙනියන්නට

අවශ්‍ය සාම්පූර්ණ ලැයිස්තුවක් ජනන දක්වා ඇත. වැඩමුලුවට සහනාගි වන හිජයාවන් මෙහි මුළු ගුණාංග 4 එකතු කර තැන්තම් ඒවා ඔබ ලැයිස්තුවට එකතු කරන්න.

සම්දේශීය (prosperity)

සහයෝගීතාව (cooperation)

සුසංචාරය (harmony)

අනුමුලිවෙල (order)

අවස්ථාව (opportunity)

වගකීම (responsibility)

නිදහස (freedom)

වරිතය (character)

සමාජය (community)

හෝතික යහරත (material well-being)

සාමය (peace)

ලේඛ්‍යෝගීතාව (tolerance)

එකිනෙකාට ගෞරවය දැක්වීම (mutual respect)

මෙමතීය (compassion)

නෙශාත්වන්නීලීත්වය (benevolence)

අවංකත්වය (honesty)

සාධාරණත්වය (fairness)

යුත්තීය (justice)

සමාජාත්මකතාවය (equality)

එළඳායීත්වය (productivity)

සඳාවාර හැඳිගාව (integrity)

මෙය හොඳ ලැයිස්තුවකි! මෙය අමි පොදුවේ එකග වෙන ගුණාංගයන් හැඳිගාට හඳුන්වමු. එහි දී අමි එකග වෙන දේවල් බොහෝමයකි. ඉතින් එහෙනම්, දේශපාලන සහ ආර්ථික ප්‍රග්‍රහ හමුවේ ජනතාව නිතරම වාඩ කරන්නේ ඇයි? ගැවලුව මෙයයි: අමි මේ ඉලක්ක ගැන එකග වූන්හේ ඒ ඉලක්ක කරා යන හොඳම ආකාරය ගැන අමි එකග හොවෙන නිසයි. ලේඛය වැඩියෙන් සුදුසු තැනක් කරන්නට නම් අමි ඒවන්වීය යුතු ප්‍රතිපත්ති සහ රීති මොනවා විය යුතු ද? ලේඛයේ තත්ත්වය වීනාගයට ගෙන යන රීති හා ප්‍රතිපත්ති මොනවා ද?

මේ ප්‍රග්‍රහ වලට උත්තර අපට ලැබෙන්නේ අර්ථ ගාස්තුයෙන්! අමි පොදුවේ අගයන ගුණාංග වැඩියෙන්ම එළඳායී ආකාරයෙන් ප්‍රතිපාදන නිශ්චිත කරගන්නේ කෙසේදැයි කියා පහදා ගන්නට අර්ථ ගාස්තුය අපිට සහාය වෙයි.

සද්ධුනායන් සහ වරිතය

හොඳ පුද්ගලික ගුණාංග බොහෝමයක් අරේ ලැයිස්තුවේ සඳහන් වී ඇති ආකාරය අමි දකිමු. හොඳ පුද්ගලික ගුණාංග අමි 'සද්ධුනායන්' කියා හඳුන්වමු. සද්ධුනායන් බොහෝමයක් ඇති පුද්ගලයෙක්ට අමි ගක්තිමත් වරිතයක් යුතු වූවෙක් හැඳිගාට සලකමු.

ගක්තිමත් වරිතයක් යනු ඔබ උපතින් ලබන දෙයක් ද, නැත්තම් ඔබ වර්ධනය කරගන්නා දෙයක් ද?

මුඛ්‍ය සිරුරේ මාංග රේඛී වගේම, මුඛ්‍ය 'ආවාර දාරමික මාංග රේඛීන්' ද වර්ධනය කරගත යුත්තකි. එය වර්ධනය වෙන්නේ සද්ධුනායන් භාවිතයෙනි. එයින් ගක්තිමත් වරිතයක් ගොඩ නැගේ.

මේ වැඩමුලුවේ අවසානය දක්වා ම, සද්ධුනාය සහ වරිත වර්ධනය වෙනුවෙන් කුමන සමාජ පිළිවෙත් අගය කළ යුතු ද කුමන ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ඉයි අමි සලකා බලමු.

යා හැකි මාරුග අතරින් නිවැරදි වූව තොරුගැනීම

ඉතිහාසය පුරා අටි දකින්නේ සමාජයක සමඟද්ධිය සාක්ෂාත් කරගන්නේ කෙසේද යන්න ගැන මිනිසුන්ට විවිධ අදහස් තිබුණු බවයි. මේ අදහස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකියි. සමහර ආය හිතන්නේ මධ්‍යගත ආර්ථික සැලසුම් යනු අටි පොදුවේ සොයෙන අගයන් ලබාගත හැකි මාර්ගය කියායි. සමහර ආය හිතන්නේ මෙය සාක්ෂාත් වෙන්නේ නිදහස් වෙළඳපොල ආර්ථිකය වෙතින් කියායි.

අපේ ලැයිස්තුවේ ඇති පොදු ගුණාංගයන් යනු අටිව එකතු වී යා හැකි ගමනාන්තයක් හැවියට සෘජුත්තාව සුලකන්න. හරියට කන්දක් මූදුනකට නැතිනවා වැනි. ඒ කදු මූදුනට යා හැකි වෙනස් මාර්ග දෙක නිදහස් වෙළඳපොල ආර්ථිකය සහ මධ්‍යගත සැලසුම් ආර්ථිකය හැවියට සෘජුත්තාව සුලකන්න. සමහර මාර්ග මැබේ ගමනාන්තයට මැබව ආරක්ෂිත ලෙසින් රුගෙන යයි. අනෙක් මාර්ග අනතුරුදායක වෙති. සමහර මාර්ග මැබේ ගමනාන්තයට මැබව නොමැති වූ තැනකට ද මැබව ගෙන යයි. නිදහස් වෙළඳපොල අප රුගෙන යන්නේ සමඟද්ධිය වෙනට ද? නැත්තම් දීර්ඝතාවයට ද? මධ්‍යගත සැලසුම්? මේ ප්‍රශ්න වෙළඳ පිළිතුරු දෙන්නට, අටිව එකතු වී ඉදිරියට යා හැකි නොදුම මාර්ගය තෝරාගන්නට, අර්ථ ගාස්තුය සහාය වෙයි. අර්ථ හාස්තුය ඉගෙනීම ආර්ථිකයන් වූ උත්සාහයක් වනුයේ ඒ නිසයි.

### අතීතය අවබෝධයට

අටි කුමන මාර්ගයේ ගමන් කළ යුතුදැයි තීරණය කරන්නට නම්, අටි ආවේ කොහොත්දැයි සහ අද ඉන්නේ කොහොත්දැයි මුත්ත්ම අවබෝධ කරගත යුතුයි. අටි යා යුතු මග තෝරාගැනීමට සහාය වෙනවාට අමතරව, අර්ථ ගාස්තුය අටිව අටි ආ මාර්ගය කුමක්දැයි කියාන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, ලෝකයේ සමහර වකවාතු වල දී සමහර පුද්ගලයන් ධනවත් වූයේ සහ සමහරැ දුර්ජන් වූයේ මන්දැයි අර්ථ ගාස්තුය පැහැදිලි කරයි.

මම ප්‍රශ්නයක් අහන්තම්. ඔබ ප්‍රිය කරන්නේ අවුරුදු 400 කට ඉහන දී විසු දෙනකුවේරයෙක් වන්නට ද, නැත්තම් වර්තමානයේ අවම පඩිය ලබන්නෙක් වන්නට ද? අටි ලැයිස්තුවක් හඳුම්. වර්තමාන ග්‍රුමිකයන් බොහෝමයකට නොමැති, ගනක හනරකට එහා විසු දෙනකුවේරයක්ට තිබුණු පහසුකම් ගැන අටි ලැයිස්තුවක් හඳුම්.

මෙහෙකරුවන් සහ මාලිගා යනාදිය එකතු කරන්නට අමතක නොකරන්න.

දැන් අටි රැකියාවන්ට අලුතෙන්ම පිවිසෙන සේවකයන්ට, වසර 400 කට පෙර නොතිබු දැන් පවතින ප්‍රතිලාභ ලැයිස්තුවක් හඳුම්.

රුනල පහසුකම් ඇති වැසිකිලි, විදුලි බලය වැනි මූලික පහසුකම් සහ ස්මාට ගෝන්, අන්තර්ජාලය, එන්නත් වැනි තුනන වෙළඳ සේවා යනාදී යියුතු තාක්ෂණය ඇතුළත් කරන්නට අමතක නොකරන්න.

\* සේවනස්කේර් (1819), ගිතිතුරු (1827), මැයිකුගෝන්න් (1827), මහන මැයිම (1830), බැයිසිකලය (1839), ආයාකවුව (1849) යනාදිය සොයාගැනීන්නේ ලංකාවේ අන්තිම රුතු ශ්‍රී විකුම රාජසිංහට රුතකම අනිම් වූවාට (1815) පසුවයි.

දැන් ඉතින් මේ පහසුකම් සලකා බැලීමෙන් රසුව, නව දුරටත් වසර 400 කට වඩා ඉහනක දී වූ දිනකුවේරයෙක් වෙන්නට කැමති අයෙක් අන උස්සන්න. එහෙම නැත්තම් අද රැකියාවට අලුතෙන් පිවිසෙන ග්‍රුමිකයෙන් වන්නට කැමති අයෙක් අන උස්සන්න.

බොහෝ රටවල බොහෝ ජන සංඛ්‍යාවක් අතීතයට වඩා අද ධනවත් වෙති. වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා බහුතර ජනතාවක් ඉනා දුර්ජන් ඒවින ගෙවන ලදී. භාමතෙන් පෙළෙන තත්ත්වයෙන් වැඩි ඇතික මුවන ඒවින ගෙවුයේ නැති. වසර දෙසියයකට පමණ පෙර යමක් වෙනස් විය. එනැත් පටන් ගෙවී යන සැම අවුරුද්දක් පාසාම, සාමාන්‍ය මිනිසාට වැඩියෙන් නොදින් ආනාර ලැබේ. වැඩියෙන් නොදින් අදින්නට ලැබේ. වැඩියෙන් නොදින් වාසස්ථානයට ඉඩ ලැබේ. ගෙවී යන සැම දෙකයක් පාසාම, ජනනාවට ර්ව පෙර මැයික් වශේ පෙනුන නව තාක්ෂණය පරිහරණයට ද ඉඩ ලැබේ.

වැදගත් ප්‍රශ්නය: වෙනස් වූයේ කුමක් ද? නැගී යන සමඟද්ධියට තුව දුන් ප්‍රගංසාවට භාගුවිය යුත්තේ කුමක් ද? ප්‍රගංසාවට පානු විය යුත්තේ නිදහස් වෙළඳපොල ද? නැත්තම් මධ්‍යගත සැලසුම් තුමය ද? අර්ථ ගාස්තුයට මේ ප්‍රශ්නයට පිළිතුරු සැරයි හැකියි.

ලෝක බැංකුවට අනුව, “2015 වසර අවසානය වෙද්දී ලෝක ජනගහනයෙන් දැඩි දේශීලුතාවයෙන් ජීවත්වන්හේ 10% කට වඩා අඩු සංඛ්‍යාවකි.” සමහර ඇස්තමේන්තු පෙන්වන්හේ 2030 වෙද්දී දැඩි දේශීලුතාවය ලාවෙන් තුර්න් වියැයි කියායි.

ගෝල්ගිය වෙළුඳ යුගය පවතින වර්තමානයේ, ලෝක ඉතිහාසයේ විශාලතම වගයෙන් දේශීලුතාවය අඩු වී ගිය ආකාරය අඩු දකින ලදී. ඒවන ප්‍රමාණිකයෙන් විගයෙන් ඉහළ යම්පත් පවතී. මිනිස් ඉහ සාධනය අඩු මෙටිම් වළින් පැවති රටවල් පවා ධනවත් රටවල් ආසන්නයට එන්නට සමන්වෙන ආකාරය ද අඩු දැන් දකිමු.

### නිදහස් වෙළුඳපොලට එරෙහි මධ්‍යගත සැලසුම්

මිනිස් සමඟදීය මෙසේ ක්‍රමයෙන් ඉහළ යාව් ද? සමහර විට මීත් වඩා විගයෙන්? නැත්තම් එය එකතුනැක රැල්වේටි ද? නැත්තම් පහළ යන්නටන් ඉඩ ඇත්ද? මෙය ඇත්තේ ඔබ අන සහ ඔබේ පරම්පරාව අතයි. අනාගතයේ ඔබ කරන තෝරාගැනීම් අනුව මෙය තීරණය වෙයි.

නැවතන්, මූලික තෝරාගැනීම ඇත්තේ, නිදහස් වෙළුඳපොල සහ මධ්‍යගත සැලසුම් ආර්ථිකය යන දෙක අතරයි. මේ දෙක අතරින් අර්ථ පොදු ගුණාංශයන් කරා යා හැකි හොඳම මාර්ගය ක්‍රමක් ද? අඩු ලොකු ලැයිස්තුවක් හැඳුවෙමු. ඉනින් සරල ලෙසින් සලකා බලන්නට, අඩු ඒ සියලුළු පොදු ගුණාංශයන් හනරකට ගෙනවිත් ඒවායේ විරුද්ධ පැත්ත දක්වමු.

- සමඟදීයට එරෙහි දේශීලුතාවය prosperity vs. poverty
- සුසංවාදයට එරෙහි ගැටුම් harmony vs. conflict
- සහයෝගීතාවයට එරෙහි. භූදක්‍රාවීම් cooperation vs. isolation
- අනුමිලිවෙළට එරෙහි ව්‍යාකුලත්වය order vs. chaos

අඩු මධ්‍යම සැලසුම්කරණයෙන් පටන් ගනීමු. යම් සුදු පිරිසක් විසින් සැලසුම් හදා, කළමනාකරණයෙන්, රෙගුලාසිකරණයෙන් බොහෝ පිරිසක් වෙනුවෙන් විශේෂ ආර්ථික තීරණ ගැනීම මධ්‍යගත සැලසුම්කරණයයි. උදාහරණයක් වගයෙන් ඇලුම්නියම් විෂ්‍න් වාහන හඳුනවා ද නැත්තම් සේවා කැන් හඳුනවා ද? මිනිසුන් නම සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා ගෙවිය යුත්තේ කෙසේද? අඩු ආයෝගනය කළ යුත්තේ පාසැල් සඳහා ද? නැත්තම් රෝහැල් සඳහා ද? සේවකයන් සඳහා ගෙවන අවම පඩිය කුමක් විය යුතු ද? කොන්ඩා මේස්තර දමන ව්‍යාහාරයක් අර්ථන අවසරය ලුඩිය යුත්තේ කුමන ඇයට ද? මධ්‍යම සැලසුම්කරණ ප්‍රවේශයේ දී මෙවැනි තීරණ බොහෝමයක් ගැනෙන්නේ බොහෝවේට රතයේ සුලු පිරිසක් අතින්. සමහර සමාජවල, නොදු මහරනාවගේ කැමැත්ත නියෝගනය කරමින් සංකීරණ ආර්ථික තීරණ ගැනීම පවා රතයෙන් සිද්ධ වෙයි. වෙනත් සමාජවල දී, තීරණ ගන්නේ ආභාදායක පාලකයෙකි. මේ දෙයාකාරයෙන්ම ආර්ථික කටයුතු මධ්‍යගත ආකාරයකින් ප්‍රධාන සැලැස්මක් ඉවුකරගැනීම පිනිස කියාවට නැංවෙයි.

මෙවැනි ක්‍රමයකින් අනුමිලිවෙළක්, සුසංවාදයක් සහ සහයෝගීතාවයක් ඇතිවෙනවා යැයි දැන් ඔබ හිතන්නට පුද්ගලනි. විශේෂයෙන්ම සියලුළුක්ම එකම සැලැස්මකට අනුව වැඩි කරද්දී. එසේම මේ ක්‍රමය ඉනා කාර්යක්ෂම යැයි ද, වැඩි සමඟදීයක් සඳහා තේනු වේ යැයි ද ඔබ හිතන්නට පුද්ගලනි.

ඉනින් අඩු නිදහස් වෙළුඳපොල සලකා බලමු. නිදහස් වෙළුඳපොලක ද ආර්ථික සැලසුම් ඇත. නමුත් ඒවා ඒ ඒ පුද්ගලයා නම තමන් වෙනුවෙන් සැලසුම් කරන ඒවා වෙති. මධ්‍යගත සැලසුමක් හෝ නිර්මාණයක් එහි දී නැත. සියලු ආර්ථික තීරණ පුද්ගලික වූ ද, ස්වේච්ඡාවෙන් ගන්නා වූ ද, ඒවා වෙති. නමුත් මෙහි දී මිනිසුන්ට තමන් කැමැත් ඕනෑම දෙයක් කරන්නට ඉඩ ලැබෙනවා යැයි අදහස් නොවේ. සියලුළුන්ම යම් මූලික රීති අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම, සියලුළුන්ම අනෙක් අයගේ පුද්ගලික නිදහසට සහ පුද්ගලික දේපලට ගොරටය දැක්වීය යුතුයි. ඒ රීති ඇනුලත, තම පරමාර්ථයන් සායා යන්නට තමන් සොයන අනාගතය වෙනුවෙන් සැලසුම් හඳුන්නට මිනිසුන් නිදහස් වෙති. දැඩි සේ බලවත් ටික දෙනෙකුගේ සැලසුම් අනුගමනය කරන්නට කිසිවෙකුට මෙහි දී බලහන්කාරකමක් එල්ල නොවේ. එහි දී ආර්ථික තීරණ ගැනෙන්නේ ස්වේච්ඡාවෙන් සහ පුද්ගලික සහයෝගීතාවයෙන්. මෙහි දී ඇලුම්නියම් යොදාගත යුත්තේ

වාහන හඳුන්නට ද නැත්තම් සේබා කැන් හඳුන්නට ද යන්න මධ්‍යගත සැලසුම්කරුවෙක් විසින් තීරණය නොකරයි. පාරිභෝගිකයන්ගේ තීරණ මතින් සිද්ධි වෙන බලපෑමෙන් සම්පත් ඇයිතිකරුවන් විසින් ඒ තීරණ ගනිනි.

මේ ක්‍රමය ව්‍යුකුලුන්වයට, ගැටුම් වලට භා භූදකලාංමට පාර කපනු ඇතැයි ඔබ සිත්තන්ට පුදුවනි. එකමුණුව වැඩ කරන හැඳී කියාදෙන්නට කිසිවෙක් නැත්තම් මිනිසුන් සහයෝගිනාවයෙන් වැඩ කරයි ද? නිදහස් වෙළුදෙළ අසාධාරණ ද? පිරිසක් දුඩින කරමින් පිරිසක් සුඩින වෙයි ද? මූදල් භා බලය ඇති අය ධනවත් වෙද්දී දුර්ජන් අය තවත් දුර්ජන් වෙයි ද? වෙළුදෙළ තරගය සමාරයක් වීනායට තමුණුවයි ද? මධ්‍යගත සැලසුමක් නැත්තම් නිෂ්පාදනය කරන්නේ කුමක් කොපම්තා ප්‍රමාණයකින්දැයි කියා සමාරයක් උන්ගන්නේ කෙසේද?

ඉතින් අඩ විමසමු. අරේ ආර්ථිකයේ සරල සහ වැඩි වැයක් නොවන භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ කෙසේදැයි කියා අඩ සැලකිල්ලට ගනිමු. එයින් නිදහස් වෙළුදෙළ එරෙහි මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැන අඩට කියා දෙන්නේ කුමක්දැයි සොයමු.

### සිවිල් සමාරය

අඩේ ක්‍රියාකාරකම් අංක 1 ට පෙර අඩ සමාරය ගැන යමක් කිව යුතුයි. සමාර තීවිතයේ සෑම අංගයක්ම නොග නිෂ්පාදනය ගැන ව්‍යවක් නොවේ. සිවිල් සමාරය ඉනා වැළැගන් ව්‍යවකි. සිවිල් සමාරයක ස්වේච්ඡාවෙන් පැවත්වෙන ව්‍යුධිකාර සම්බන්ධකම් දකින්නට හැකියි. උදාහරණ: තවුම, ආගමික සංවිධාන, සුඩායාධන සම්නි, සංගම්. ඉතින් ව්‍යුධි ආර්ථික ක්‍රමයන් යටතේ සමාර සහයෝගය සිද්ධි වන ආකාරය සසඳා බලද්දී අඩ සිවිල් සමාරය ද සැලකිල්ලට ගත යුතුයි. සිවිල් නැතහෙත් තොදුරන සමාරයක් සඳුලු වෙන්නේ නිදහස් වෙළුදෙළක් යටතේ ද? මධ්‍යගත සැලසුම් යටතේ ද?

### ක්‍රියාකාරකම් අංක 1 - පැත්සලක් හඳුන ක්‍රියාවලිය හඳුනාගැනීම

“සරලයි? ඒන්, මහනොලුවේ සිටින කිසිම පුද්ගලයෙකුට [පැත්සලක්] තනිවම හඳුන්නට දැනුමක් නැත.”  
-මෙනාර්ඩ් ර. රීඩ්, මම පැත්සල: මගේ තවුලේ ඉතිහාසය

### හැදින්වීම

මෙම ක්‍රියාකාරමේ දී, අඩ මෙනාර්ඩ් රීඩ් විසින් මම, පැත්සල' නමින් ලියු සම්හවස රවනාවේ තේමාවන් ඔබට හඳුන්වා දෙමු. එය සරල දැයක් හැරියට පෙනුනට, පැත්සලක් යනු, එකිනෙකාව කිසිදා මූත්‍ර ගැසී නොමැති දහස් ගණනක රනනාවකගේ සහයෝගයේ ප්‍රතිඵලයියි. රටත් වැඩියෙන් මෙහි දකින්නට ලැබෙන පුද්‍රමය නම්, නම නමත්ගේ කටයුතු කෙසේ කළ යුතු දැයි කියාදෙන එකදු ගෝ මහා මොලයක් මූල්‍ර වී නොනිඩ්මයි. පැත්සලක් නිෂ්පාදනය කරන ආකාරය සොයා බැලීමෙන්, රීඩ්ගේ කන්දරය අපට පෙන්වා දෙන්නේ ස්වේච්ඡාවෙන් මිනිසුන් අනර සිද්ධි වෙන නුවමාරුවෙන් දකින්නට ලැබෙන ආශවර්යයි.

මේ ක්‍රියාකාරකම සඳහා, සහනාගි වෙන පිරිස නිළ් සහ නැඩිලි යුතුවෙන් කන්ඩායම් දෙකකට බෙදිය යුතුයි. මම, පැත්සල' කනාවේ කියුවෙන පරිදිදෙන් පින්තුර තීයමින ආකාරයට පෙළ ගැසීමට කන්ඩායම් වෙළට පවරන්න. නිළ් කන්ඩායම් පෙන්වන්නේ වෙළුදෙළ ක්‍රමයේ සරල ආකාරයකි. මුවන් මීල ගණන් වලින් ලැබෙන පරිස්ථානීය දැනුම යොදුම්න් පැත්සලක් හඳුන්නට ඒකිය පුද්ගලයන් හැරියට නම කටයුතු අනෙකුත් අය සමග සහයෝගයෙන් කරනි. පින්තුරයේ පිටුපස ඇති ‘මත්ත’ නියෝජනය කරන්නේ පරිස්ථානීය දැනුමයි. සංකීර්ණ ආර්ථිකයක අනියෝගයන් රෙගයන්නට මුවන්ගේ සහායට එන්නේ ඒ දැනුමයි. නැඩිලි කන්ඩායම් පෙන්වන්නේ සැලසුම්ග ආර්ථිකයයි. එහි දී “මධ්‍යම සැලසුම්කරුව” විසින් ක්‍රියාකාරකම් මෙහෙයවන්නට උත්සාහ කරයි. එහි දී පරිස්ථානීය දැනුමක් (අන්තු) නැත. කන්ඩායම් දෙන තීයමින ලෙසින් පින්තුර ගලන ලද්දාට පසුව, කන්ඩායම් දෙකේ සාමාජිකයන්ට ඒ ඒ පින්තුරය පිටුපස ඇති විස්තරය හඳු නගා කියවන්නට අවස්ථාව ලබාදෙන්න. එයින් මම, පැත්සල' කන්දරය හා එයින් කියුවෙන පාඩම ගැන හැදින්වීමක් ලැබෙනු ඇත.

### ක්‍රියාකාරකම් අංක 1 ට පෙර පවත්වන සංවාදය

පැන්සලක අංගෝජාංගයන් මොනවා දු? ඒ අංගෝජාංග හඳුන්නට අවශ්‍ය මෙවලම්, අමුදුව්‍ය හා රස්සාවන් මොනවා දු? දැන් ඒ අමුදුව්‍ය සහ මෙවලම් ගැන හිතන්න. ඒවා හඳුන්නට අවශ්‍ය වූයේ මොනවා දු?

කන්ඩායම් තැබෑයට බෙදී ඒ රස්සා, අමුදුව්‍ය සහ මෙවලම් සියල්ලම මොනවාදැයි සංවාදය පිළිස මිනින්තු 5 ක් ගන්න. පැන්සල් කම්හල ගැන පමණක් හිතා බලන්නට සංවාදය සීමා කරන්න එහා. මී පැමිනියේ කොහොන් දු? එය කම්හලට ගෙන්වන ලද්දේ කෙසේද යනාදිය ගැනන් කනාබස් කරන්න.

ශිෂ්‍යවන්ට අඹහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලෙන්න. ඔවුන් එළුණෙන ලද නිගමන මොනවාදැයි ව්‍යුත්‍යනය කරන්න.

කොනරම් සංකීර්ණ ලෞසකින් පෙනුන දු, එය රටන් වඩා සංකීර්ණ බවකින් යුතු යැයි අභිජනන ප්‍රාග්ධනය නොමැති යුතු ඇත.

පැන්සලක් හඳුන සැම අවධියකම බොහෝ පිරිසකගේ ගුමය හා කුසලතාවය උට අවශ්‍ය වෙයි. මේලියන ගණනක ජනතාවක් තම කාලයෙන් තත්ත්වයක් මේ එක අරමුණා: එනම් පැන්සලක් නිර්මාණය පිළිස වෙන් කර ඇත. එය ක්‍රියාත්මකයෙන් යුතු යුතු ඇත? සහයෝගීනාවය දු? එම ක්‍රියාත්මකයෙන් යුතු වූවක් දු?

දැන්, මේ පැන්සල නිෂ්පාදනය කළ ක්‍රියාත්මකයේ දී කිසිම ලෞසකින් එක මහා දැනුමැත්තේක්/ මහා මොලුයක් (single mastermind) තොසිට් බව සිහියේ තබාගන්න. සියලු කටයුතු මෙහෙයුවන ජාත්‍යන්තර පැන්සල් දෙපාර්තමේන්තුවක් නැත. මධ්‍යම සැලසුම් ක්‍රමයක් තොමැතිව පැන්සල් නිෂ්පාදනය දිනතනා සිද්ධ වේ. එය ක්‍රියාත්මකයෙන් යුතු වූවකි. සහයෝගීනාවයෙන් යුතු වූවකි. සුසංවාදයෙන් යුතු වූවකි.

මිනින්දෝ දිනයක ඔබේ පාව්චරියට ගන්නා අනෙකුත් දේවල් ගැන දැන් හිතන්න. ඒ බොහෝ දේවල් පැන්සලකට වඩා සංකීර්ණ දේවල් වෙති. එසේම ඒ බොහෝමයක් මේලියන ගණනක ජනතාවක් මධ්‍යගත සැලසුම් අධික්ෂණයක් නැතිව බිජිකරන ලද ප්‍රතිඵල ද වෙති.

ඉතුන්, නිදහස් වෙළුදුනොලක් තුළින් අනුමිලිවෙල, සහයෝගීනාවය, සුසංවාදය සහ සමඟ්‍යාව ඇති වෙනවා දු?

ශිෂ්‍යවන්ට පිළිතුරු සහයන්නට කාලයක් ලබාදෙන්න.

පැන්සලක් නිෂ්පාදනය මධ්‍යගත සැලසුම් ක්‍රමයකින් සිද්ධ වෙන්නේ නම් කෙසේදැයි අභි දැන් සොයා බලමු. එය නිදහස් වෙළුදුනොලක ලෞසින් ක්‍රමවත්ව සිදුවෙවි දු? ඒ ප්‍රශ්නය ගැන හිතන්නට අභිජනන ක්‍රියාත්මකම උදුව් කරාවේ.

ක්‍රියාත්මකම් අංක 1 සඳහා දී ඇති උපදෙස් අනුගමනය කරන්න. හඩු නගා කියුවිය යුතු අවස්ථාවේ දී පමණක් එසේ කරන්න.

ක්‍රියාත්මකම් සඳහා උපදෙස්

1. කන්ඩායමක 8 දෙනෙක් බැංකින් සිටින ලෞසට බෙදුන්න. කන්ඩායම් බාගයක් නිශ්චිත කන්ඩායම් මෙවල ද ඉතිරි බාගය තැකිලි කන්ඩායම් ද වෙති. මී පැමිනියේ කොහොන් දු? එය කම්හලට ගෙන්වන ලද්දේ කෙසේද යනාදිය ගැනන් කනාබස් කරන්න.
2. නිශ්චිත කන්ඩායමට නිශ්චිත පැහැති පින්තුරු සහ තැකිලි කන්ඩායමට තැකිලි පැහැති පින්තුරු සහයද්දී කාඩ් කුවිටම අනා බෙදුන්න.
3. පහත උපදෙස් හඩු නගා කියවන්න:
  - a. මෙම ක්‍රියාත්මකම් ප්‍රාග්ධන කොටසේ දී කනාබහට කිසිවෙකුටත් අවසර නැත.
  - b. සැම ශිෂ්‍යවක්ම එක කුවිටමකින් එක පින්තුරුයක් පමණක් රුගෙන කන්ඩායමේ වෙන කිසිවෙක් සමග එහි පිටුපස ඇති තොරතුරු බෙදා තොගෙන තමන් එය තනිවම කියුවිය යුතුයි.

a. මෙම ක්‍රියාත්මකම් ප්‍රාග්ධන කොටසේ දී කනාබහට කිසිවෙකුටත් අවසර නැත.

b. සැම ශිෂ්‍යවක්ම එක කුවිටමකින් එක පින්තුරුයක් පමණක් රුගෙන කන්ඩායමේ වෙන කිසිවෙක් සමග එහි පිටුපස ඇති තොරතුරු බෙදා තොගෙන තමන් එය තනිවම කියුවිය යුතුයි.

c. ඔබේ කඩාසියේ ඉස්සරහ පැන්නේ ඇත්තේ පින්තුරයකි. පිටුපස ඇත්තේ ඔත්තුවක් සහ කෙටි විස්තරයකි. මේ ක්‍රීඩාවේ අරමුණ පින්තුර නියමිත අනුමිලිටෝලින් හැඳීමෙන් සාමාන්‍ය පැන්සලක් නිෂ්පාදනය වෙන්නේ කෙසේදැයි කියා දීමයි. ඔබ විසින් ඔබේ කන්ඩායමේ කිසිවෙකුට පින්තුරය පෙන්වනවා හැරෙන්නට වෙනත් කතා බහක් කළ යුතු නොවේ. කඩාසියේ ඇති ඔත්තුව වෙන කිසිවෙකු හා බෙදා ගත යුතු නොවේ.

d. 'පටන් ගන්න' ගැයි අහි කිදු විට, ඔබේ කන්ඩායම හැකි ඉක්මනීන් පින්තුර සියල්ල නිසි අනුමිලිටෝලින් සතස් කළ යුතුයි. පැන්සලක් හඳුන්නේ කෙසේදැයි යන කන්දරය කියුවෙන පරිදි පින්තුර මූලින්ම පෙළ ගසන්නට සමත්වෙන කන්ඩායමට 'සේවා සහතික' හතරක් දිනාගත හැකියි. නොලෙන් තැනි මිල දී ගන්නට ඒවායෙන් පුදුවති.

e. මෙන්න ඔබට ලැබෙන එකම හින්ටි එක: කන්දරයේ පළමු පින්තුරය පෙළපත දක්වන ගහේ පින්තුරයයි.

f. තැකිලි කන්ඩායමේ පෙළපත දක්වන ගහේ පින්තුරය ලැබුණු ගිණුව මධ්‍යම සැලසුම්කරුවා වෙයි. සෙසු පින්තුර නියමිත ආකාරයට පෙළ ගැසීමේ හාරකාරත්වය ඇයට රැවට් ඇත. කන්ඩායමේ සාමාජිකයන් එකා බැංකින් ඇය වෙත තුම්ණ ඔවුන් සතුව ඇති ඔත්තුව ඇයට පැවසිය යුතුයි. කන්දරය කියුවෙන ලෙසින් නිසි පිළිවෙළට පින්තුර සමාජිකයන් ලබා පෙළ ගසනු ලබන්නේ ඇය මෙහෙයුවන අන්දමටය.

g. නිශ්චිත කන්ඩායමේ ඇය තම කඩාසි පිටුපස ඇති ඔත්තු අනුව තමන්ගේ කන්ඩායම නිසි ආකාරයෙන් පෙළ ගස්වා ගත යුතුයි. ඔබේ ඔත්තුව ඔබේ කන්ඩායමේ වෙනත් කෙනෙක් හා බෙදා ගන්නට නොහැකි බව මතකයේ තබාගන්න.

h. කන්ඩායමේ සියල්ලන්ම පින්තුර නිසියාකාරව පෙළ ගස්වා අවසන් වූ විට කන්ඩායමේ සියල්ලන්ම අත් එසැලිය යුතුයි. ගලිත්, කතාබහනට නො ඔත්තු බෙදා ගැනීමට කිසිවෙකුට ඉඩක් නොමැති බව මතකයේ තබාගන්න.

i. එහෙනම් සුදානම් ද? හරි පටන් ගන්න!

4. දින් උපදෙස් අනුව කන්ඩායම් ක්‍රීඩාවේ නියුලුපෙනවා දැයි බලන්න. පුරුමයෙන් අත් උස්සන කන්ඩායම් දකින්දී අනෙක් සියලු කන්ඩායම්වල ක්‍රියාකාරකම වනාම නවත්වන්න ගැයි කියා ඔවුන්ගේ අනුමිලිටෝල නිවැරදි ලෙසින් ඇත්දැයි සොයා බලන්න.

5. නිවැරදි ආකාරයෙන් පින්තුර සකස් කර ඇතැයි සොයා බැඳු ජස්, අනෙක් කන්ඩායම් වලට ජයගත් කන්ඩායම් අනුව පින්තුර පෙළ ගස්වන්න ගැයි කියන්න.


6. නිවැරදි ලෙසින් පෙළ ගැස්වූ කන්දරයේ විස්තරය හඳු නාගා කියවන්නට ජයග්‍රහණය කළ කන්ඩායම්වල (එය නිශ්චිත කන්ඩායම් වෙයි) පවරන්න. එයින් දුවසේ ප්‍රධාන නොමාවන් හඳුන්වා දීම සිද්ධ වේ.

7. නිශ්චිත කන්ඩායම් සම්පූර්ණ කරන ලද ජස්ව, නිවැරදි ලෙසින් අනුමිලිටෝලට හැඩ ගැසු ඔවුන්ගේ පින්තුර පිටුපස ඇති විස්තර කියවන ලෙසට අනෙක් කන්ඩායම්වල (එය තැකිලි කන්ඩායම් වෙයි) කියන්න.

8. නිශ්චිත සහ තැකිලි කන්ඩාම් තමන්ගේ කඩාසි කියුවුවාට ජස්ව, එවැනි රසවන් කන්දරයක් කියුවීම ගැන සියල්ලන්ටම සේවා සහතික 4 ක් බැංකින් බෙදුන්න. ජයගත් කන්ඩායම්ව දක්ෂ ලෙසින් නම පිත්තුර මූලින්ම අනුමිලිටෝලට ගෙන ඒම ගැන වැඩිපුර සේවා සහතිකයක් දෙන්න.

කඩාසි පෙළ ගැසීමේ නිවැරදි අනුමිලිටෝල මෙසේය.

### Answer Key



මෙම කතන්දරය ලියන ලද්දේ 1958 දී ය. වර්තමානයේ ඉ පැනසලක් නිෂ්පාදනය එයාකාරයෙන්ම සංකීර්ණ හා ප්‍රමාණාත්මක වගයෙන් පැවතීම කොනරම් පුදුමයක් ඇ!

මම, පැනසල කතන්දරයේ සංවාදය ගෙනයන්හ. ප්‍රශ්නයට පහතින් ඇති පිළිනුරු, මූලික සංකල්ප සහ අරමුණු කරගත් දැනුම ලබාගැනීමට සඳහා සංවාදය මෙහෙයුවන්ට මාර්ගෝපදේශයක් දෙයි.

පළමු ක්‍රියාකාරමෙන් අමි ඉගෙන ගත් දැ සංවාදය පිළිස අමි මිනින්නු කිහිපයක් වෙත් කරමු.

1. නිළ් කත්ත්වායම සහ තැකිලි කත්ත්වායම අතර නිදහස් වෙළඳපොල නියෝජනය කළේ කුමන කත්ත්වායම ඇ? මධ්‍යගත සැලසුම් කුමය නියෝජනය කළේ කුමන කත්ත්වායම ඇ?

a. නිළ් කත්ත්වායම නිදහස් වෙළඳපොල නියෝජනය කළ අතර තැකිලි කත්ත්වායම මධ්‍යගත සැලසුම් කුමය නියෝජනය කරන ලදී.

2. නිළ් කත්ත්වායමට මධ්‍යම බලයක් නොතිබේ. ඒත් ඔවුන් තැකිලි කත්ත්වායම පරාතයට සමත් වූහ. ඒ ඇයි ක්‍රියා බ්ලේසිනන්හේ ඇ?

a. නිළ් කත්ත්වායමේ දැනුම සහ තීරණ ගැනීමේ හැකියාව සියලු සාමාජිකයන් අතර පැනිර තිබුණි. සැම සාමාජිකයෙකටම තමනට විශේෂිත දැනුම අනුව කත්ත්වායමේ අනෙකුත් අය හා සහයෝගයෙන් වැඩි කරන්නට නිඛනස තිබුණි.

b. තැකිලි කත්ත්වාමේ තීරණ ගැනීම කත්ත්වායමේ මධ්‍යගත සැලසුම්කරුව අතට පැවරී තිබුණි. අවශ්‍ය දැනුම පහසුවෙන් ලබාගත්තට කුමයක් නොමැති වීම නිසා සම්බන්ධීකරණය දුෂ්කර වේය.

c. සමාජයක ඒ ඒ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මොනවාදැයි යන දැනුම ඉතා කුඩා අංශ තැබූයට ආරථිකය පුරා පැනිර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ මනසේ ය. මෙය හැඳින්වෙන්නේ “දැනුම ගැටලුව” ලෙසිනි. මධ්‍යගත සැලසුම්කරුවන් සියලුමන්ම මුණුණ පාන පුදාන ගැටලුවක් වනුයේ මේ දැනුම ගැටලුව නම් අභියෝගයට මුහුණ දීමෙන් ගැලීමට නොහැකියාවයි..

3. සනස ලෝකයේ පැනසල් නිෂ්පාදනයේ දී මුහුණ දෙන අභියෝග හා සසඳන විට මේ ක්‍රියාකාරකම ඉතා සරල සහ ස්ථාවර වූවකි. සනස ලෝකය මේට වැඩියෙන් සංකීර්ණ වූවා පමණක් නොව, එහි නත්වයන්

නිතරම වෙනස් වෙමින් පවතියි. ඉතින් ඒ නිසා, දැනුම ගැටලුව ඉදිරියේ මධ්‍යගත සැලසුම්කරුවාගේ කාර්ය නාරාය තවත් පහසු වෙනවා ඇ? තවත් අපහසු වෙනවා ඇ? රැන්සල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් තාලනය කරන මධ්‍යගත සැලසුම්කරුවෙක් ඇත්තම්, ප්‍රතිඵලය කුමක් වේ දැයි කියා ඔබ සිනන්නේ ඇ? ඒ ඇයි?

a. සංකීර්ණත්වය වැඩි වීමෙන දැනුම ගැටලුව තවත් උගු වීම.

b. නිතර වෙනස්වන තත්ත්වයන් මැද්දේ තමන්ගේ අවශ්‍යතාවය ගැන සෑම ප්‍රද්‍රුගලයෙක්ටම සුවිශේෂී වූ දැනුමක් ඇත. රැන්සල් පෙළපත දක්වන ගසේ දැක්වෙන මිලියනයක ඒකීය ප්‍රද්‍රුගලයෙන්ට ඇති සුවිශේෂී දැනුමට අවනිර්ණ වීම මධ්‍යගත සැලසුම්කරුවෙකට කිසියේත් කළ නොහැකි කාර්යයකි. නිතර වෙනස් වන තත්ත්වයන් හමුවේ ඒ දැනුම ගාවත්කාලීන කිරීම ද මධ්‍යගත සැලසුම්කරුවෙකට කළ නොහැකි කාර්යයකි.

c. මෙම ක්‍රියාකාරකමේ දී මධ්‍යම සැලසුම්කරුවාට තම කණ්ඩායම සංවිධානය කිරීම දුෂ්කර විය. සංකීර්ණ ආරථිකයක දී මිලියන ගණනක් සතු දැනුම ලබාගැනීම ද මධ්‍යම සැලසුම්කරුවාට කළ නොහැකි කාර්යයකි. එක් ප්‍රද්‍රුගලයෙකට, මත්තබ්‍රුයකට හෝ කම්ටුවකට රැන්සලක් නිෂ්පාදනය කරන කාර්ය බරර වුව නම් වර්තමානයේ සේ කාර්යක්ෂම ලෙසින් සහ අඩු වැයකින් අද මෙන් වෙළඳපාලෙන් බාගැනීමට නොහැකියි.

4. නිශ්චිත කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ව්‍යාපෘති ලෙසින් පෙනුනි. කිසිවෙකුත් එහි මෙහෙයුම්ක් බාරගෙන නොහැකියි. ඒන් එය සත්‍යයෙන්ම ඉතා කුමානුකුල ලෙසින්, සහයෝගයෙන්, සුසංව්‍යාදයෙන් හා කාර්යක්ෂම ලෙසින් සිද්ධ විය. එය ප්‍රතිඵල ගෙනෙන ලදී. සුදු පිරිසක් විසින් ස්ථාපිත කරන ලද මධ්‍යම සැලසුමක් නොමැතිව, බොහෝ දෙනෙකුගේ සහභාගිත්වය තුළින් අනුමිලිවෙලක් ඇතිවේදීදී, හෝ බිහිවේදීදී, එය මිහානික කුම්ය -spontaneous order නැත්තම් උද්ඛාත කුම්ය -emergent order යැයි හැඳින්වෙයි. භාෂාව, ආචාරීක්ෂී හැසිරීම්, ආචාර ධර්ම සහ ව්‍යාපිතා යනාදිය මේ මිහානික කුම්යේ තවත් උදාහරණ වෙති.

5. සාමාන්‍ය රැන්සලක් හඳුන්නට ජවා අවශ්‍ය දැනුම ලොව කිසිම නති ප්‍රද්‍රුගලයෙකට නැතැයි යන කියමන ගැන ඔබ කුමක් හිතන්නේ ඇ?

a. තම දැනුම සහ ගුම්ය යොදාව රැන්සලක් හඳුන්නට ගන්න කළ නොහැකි සංඛ්‍යාවක් සහභාගි වී ඇත.

b. මේ හැම අන රැනිර ඇති ක්‍රියාවලියේ, සෑම ප්‍රද්‍රුගලයෙකුම සතුව පවතින්නේ රැන්සලක් හඳුන්නට අත්‍යාවශ දැනුමෙන් අංශ මානුයක් රැන්සලක් නිශ්චිත ගණනක පිරිස තුළ, රැන්සල් කොමිතියේ සහාත්ති ද ඇතුළුව, රැන්සලක් හඳුන ක්‍රියාවලියේ ඉතා කුඩා අංශ මානුයක දී රැන්සලක් සහභාගි වෙයි. ක්‍රියාවලිය සලකා බලදීදී රට වඩා වැඩියෙන් දැනුමක් ඔවුන් සතුව නැත.

c. එක ප්‍රද්‍රුගලයෙක් රටත් ගන්නේ කොනැතින් ඇ? ල්‍යි එන්නේ රැන්සලක් වියයි පළාතෙනි. රැන්සල් රැන්ලි කේදුව නිමකරන ගකඩ එන්නේ ලොව විවිධ පළාත් වල පන්ත් ව්‍යුති. රබර ද ලොකයේ නොයෙක් තැන් ව්‍යුත් ගෙනෙන ලදී. ගුණයිට වීනයේ සහ ශ්‍රී ලංකාවේ පන්ත් ව්‍යුත් ලබාගන්නා ලදී.

6. රැන්සලක් හඳුන දැනුම ඔබ සතු වුව නම්, ඒ සඳහා ඔබ කාලය වැය කරනවා ඇ? නැදුළු?

a. අවශ්‍ය අමුදුව්‍ය එකතු කරගත්තට සැහෙන කාලයක් හා මූදලක් වැය වෙනු ඇත. අමුදුව්‍ය ලබාගත්තට සහ ඒවා ප්‍රවාහනයට අවශ්‍ය මෙවලම් හා යන්තු නිෂ්පාදනය ඔබ රටත් ගන්නේ කොනැතින් ඇ?

b. රැන්සලක් හඳුන හැරී නිශ්චිතවම දන්නවා වුවත්, භැංඩියේ කඩයෙන් ගත හැකි රැන්සල හඳුන්නට ඔබට එවින කාලයම වැය කරගත්ත සිද්ධ වෙනු ඇත. මූල සිට රැන්සලක් හඳුන්නට ඔබේ සම්පූර්ණ කාලය යෙදුවෙන්, ඔබ කැමති වෙනත් කිසිම දෙයක් කරගත්ත ඔබට කාලයක් ලැබෙන්නේ නැත.

7. අට ප්‍රද්‍රුගලයෙකුගේ වර්තනය සැලකිල්ලට තානු කිරීමෙන් වැළකී නොසිට්මු. වගකීම යනු වැදුගත් සඳ්‍රුණුයකි. වැඩිව යන සෑම දිනකම මධ්‍යම සැලසුම්කරුවෙකුගේ අත්තු අනුගමනය කරගත්ත අයෙකුට

සිද්ධ වූවහොත් එයාට පුද්ගලික වගකීමක් වර්ධනයට ඉඩ ලැබෙනවා ද? එහෙම නැත්තම් වගකීම යන්න වැඩියෙන් වර්ධනය වෙන්නේ කෙසේ සම්මාදම් වෙනවා ද, කෙසේ ගැලපෙනවා ද යනාදී වගයෙන් තම තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා ඉඩ ලැබෙන ඉම විභජනයකින් යුතු නිදහස් වෙළඳපාලක දී ද?

- a. වගකීම දරන අන්දුකීම් නැතිව වගකීම ඉගෙන ගන්නට හැකියාවක් නොලැබේ. අනුත්ගේ ඕචරස් අනුගමනය කරද්දී වගකීම් ඇත්තේ අඩුවෙති. ආර්ථික නිදහස තුළ වගකීම රාජියක් ඇත. නිදහස් වෙළඳපාලේ ගුම්කයාට තමන්ගේ රස්සාවේ වගකීම පමණක් නොව තමන් විසින් ඒ රස්සාව සොයා ගැනීමේ වගකීම පවා බාර වී තිබේ. ව්‍යාපාරිකයාගේ වගකීම් අතර රස්සාවට බඳවාගැනීම්, අවශ්‍ය අමුදුව්‍ය මිල දී ගැනීම්, නිෂ්පාදන ක්‍රම තීරණය සහ තව නිෂ්පාදන ඉදිරිපත් කිරීම යනාදීය රට්තී.

8. නිදහස් වෙළඳපාල තුළ දී එකිනෙකාව නොහඳුනන ඇය අතර ඉතා විශාල පරීමාණයෙන් සහයෝගීනාවය පැතිර පවතිනවා අහි දැකුම්. එයින් කියුවෙන්නේ නිදහස් වෙළඳපාලක් ඇති සමාජයක, යහළුවෙන් අසළුවැසියන් වැනි කුඩා පරීමාණයේ සහයෝගීනාවයන්ට ඉඩක් නැතැයි කියා ද?

- a. නිදහස් සමාජයක සැම ආකාරයකම ස්වේච්ඡාවෙන් පවත්වන සම්බන්ධතා සඳහා අවසරය ඇත. වාතිර සහ වාතිර නොවන සඛලනා සියලුම රට අයිතියි. වෙළඳපාලෙන් සපයන භාණ්ඩයක් හෝ සේවක් නැත්තම්, අඩු වැඩකින් හෝ නොමිලේ එය සපයන්නට පුද්ගලයන්ට හෝ ලාබ උපයන්නේ නැති සංවිධාන වෙළට අවසරය ඇත.

### පුදාන සංකල්ප

ර් පූරු ත්‍රියාකාරකම පටන් ගන්නට පෙර, අහි ආර්ථික හැඳියාව වටහා ගැනීමට පදනමක් ලැබෙන පුදාන සංකල්ප කිහිපයක් සැලකිල්ලට ගනීමු.

1. අර්ථ ගාස්තුය යනු කුමක් ද?

- අර්ථ ගාස්තුය යනු **නොරාගැනීම් ඉදිරියේ තවතින මිනිස් වර්යාව ඇඟියනයි.**

2. නොරාගැනීම් සහිත මිනිස් වර්යාවක් නැඳින්වෙන්නේ හ්‍රියාවක් හැටියට. මිනිසුන් හ්‍රියාවක් සිද්ධ කරන්නේ ...

- පවතින තත්වයන් ගැන සම්පූර්ණයෙන් සනුවු නොවේදී
  - වැඩියෙන් කැමති අනාගත තත්වයක් සැලසා ගත හැකියාවක් හිතන්නට හැකිවෙදී
  - තමන්ගේ හ්‍රියාවෙන් ඒ සිනු රැඳු තත්වය සාක්ෂාත් කරගත හැකි විශ්වාස කරදී
- සැලැනුම: මිනිස්සු හ්‍රියාවක යෙදෙන්නේ උවමනාවෙන්මයි. නමත් එයින් මිනිස්සු පරිපූර්ණ ඇඟියනයෙන් යුතු යැයි කියා හෝ වැරදි නොකරයි කියා කියුවෙන්නේ නැත.

3. “කුමකට සැසදීමෙන් ද?” කියා හැමවිටම නොදු අර්ථ ගාස්තුයායෙක් විමසිය යුත්තේ ඇයි?

- සියලු ආර්ථික පූර්ණ හැටගන්නේ හිගය නිසයි. **සම්පත් සීමින වූ, සම්පත් වෙනස් දේවල් වෙළට යොදාගත හැකි වූ, ගෞරු කියක අහි එවත්වන නිසා හිගය පවතී. අඟේ උවමනාව් සහ කැමැෂ්තන් සැබැවෙන්ම අසීමිනයි.**
- අඟේ සියලු සිතැගියාවන් එකවරම තත්ත්වීමන් කරගත නොහැකි නිසා, හිගය පැවතීම මගින් කියාදෙන්නේ අඩිට නොරාගැනීම් කරන්නට සිද්ධ වෙන බවයි.

□ සැලැනුම: හිගය යනු එවත් මැගනැරිය නොහැකි කොටසකි. හිගය සහ දැරිදුනාවය යනු එකක් නොවේ! දැරිදුනාවය නොමැති තැන යම් මූලික මට්ටමක අවශ්‍ය පූර්ණයන් පිරිමැසි ඇති බව හැඟවේ. අනාගතයේ දිනයක අපට දැරිදුනාවය තුරන් කරන්නට හැකියාව ලැබෙනු ඇත. එහෙත් හිගය සැමඟ අප සම්ග පවතියි.

- **හිගය පිළිබඳ මූලික ආර්ථික ගැටලුවට අහි මූහුණ දෙන නිසා, අඩිට නොරාගැනීම් කරන්නට සිද්ධ වේ. සැම නොරාගැනීමක දී ම නුවමාරුවක් කරන්නට සිද්ධ වේ.**

## **ක්‍රියාකාරකම් ගැන තැබුන සඳහනක්**

- ඕපතාතික ක්‍රමය හටගන්නේ ඒකීය පුද්ගලයන් විසින් තම සැලසුම් අනුව කටයුතු කරදීමේ ඇතිවන සැලසුමක් නොමැති ක්‍රමයක් තුළිනි.
- දූන ගැටෙලුව පවතින්නේ සංකීර්ණ ආර්ථික අනියෝග හමුවේ දී සුවිශේෂී දැනුම් අංශ තැබීයට බොහෝ ඒකීය පුද්ගලයන්ගේ මනස් තුළ ඒ දැනුම බෙදී පවතින නිසයි.
- සරල පැන්සලක් හඳුන්නට හෝ දැනුමක් කිසිම තනි පුද්ගලයෙකුට නැති. අර සතුටින් පාවිචි කරන භාණ්ඩ යනු ඇත්තෙක් තැන් වල වාසය කරන මිනිස් ක්‍රියාකාරකම්වල එකමුතුවෙන් බිහිවන ලද ප්‍රතිඵල වෙති.

## **ක්‍රියාකාරකම් අංක 2 - උගැනිය නිෂ්පාදනය**

### **හැඳින්වීම**

මේ ක්‍රියාකාරකමේ ඉලක්ක ඔබේ සමාජයේ අනෙකුත් ඇයගේ යහපත සහ සතුට වැඩි කරමින් ඔබේ යහපත සහ සතුට වැඩි කිරීමයි. සියලු පුද්ගලයන්ට වැඩියෙන් නොදු ලේකයක් ගෙනෙන්නට ඔබ සහ ඔබේ කන්ඩායම වැදගත් භූමිකාවක් රගන ආකාරය මෙයින් ඔබට වටහා ගන්නට හැකියාව ලැබේ.

මේ ක්‍රියාකාරකමේ දී අඩි පෙන්වන්නේ ආර්ථිකයක් වැඩි කරන ආකාරයයි. සේවා සහනිකයක් ලබාගැනීමට ඔබ පැන්සල් නිෂ්පාදනය කරනු තිබුණ අමුදුවය එක්කාසු කරනු ඇත. ඊ පළතට අඩි ගෙනෙන ප්‍රවාරු නීඩාවේ දී මේ ඔබට ලැබෙන සේවා සහනික තැනි සඳහා ප්‍රවාරු කරගන්නට අවස්ථාව ලැබෙන බව මිනකයේ තබාගන්න. ඔබ පැන්සල් නිර්මාණය කරන්නේ ඔබට ඇගයක් සහයාගන්නට පමණක් නොව, ඔබේ කන්ඩායම විසින් නිෂ්පාදනය කරන පැන්සල් වළින් ඔබේ සමාජයට ද ආර්ථික වර්ධනයක් ලැබෙනු ඇත.

### **අවශ්‍ය කාලය**

පැයක් -දෙකක්

### **පළමු වටය (වෛපුදෙනොල)**

**ක්‍රියාකාරකම් අංක 2 මෙහෙයවන්නට පහත උගැනුමේ අනුගමනය කරන්න. සඳහන් කර ඇති තැන්වල දී පමණක් උගැනුමේ හඩු නගා කියවන්න.**

## **ක්‍රියාකාරකම් අංක 2 උගැනුම්**

1. 8 ලෙනෙකු බැඳින් සිටින සේ කන්ඩායම් වලට බෙදුන්න. බාගයක් කන්ඩායම් “නීල් කන්ඩායම” සහ අනෙක් බාගය “තැංශිලි කන්ඩායම” යැයි නම් කරන්න. නීල් හා තැංශිලි කන්ඩායම් අනුව ඒ කඩුදාසි බෙදුන්න. පැන්සල් නිෂ්පාදන කඩුදාසි 4 ක්, පැන්සල් කොටස් කඩුදාසි 8 ක්, සහ සේවා සහනික 10 ක් සැම කන්ඩායමක් වෙනම ලබා දිය යුතුයි. පැන්සල් කොටස් කඩුදාසි මිල දී ගෙනෙන අතර සේවා සහනික උගැනු ගන්නා ඒවායි. මේ අවස්ථාවේ දී සහභාගී වන ශිෂ්‍යාවන්ට ඇත්නේ පළමු ක්‍රියාකාරකමෙන් ලබාගන් සේවා සහනික පමණි.

පහත උගැනුම් ශිෂ්‍යාවන්ට ඇතෙන ජරිදී හඩු නගා කියවන්න.

- a. **උගැනිය නිෂ්පාදනය නම් ක්‍රියාකාරකමේ දී අඩි අමුදුවය වළින් පැන්සල් නිර්මාණය කරමු. මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සම්පත් හැඳින්වෙන්නේ නිෂ්පාදන සාධක ලෙසිනි. නිෂ්පාදනයේ සාම්ප්‍රදායික සාධක 3 වනුයේ ඉඩම්, ඉමග හා ප්‍රශ්නධනයයි. ඉඩම් යනු ජලය, වාතය, ජස්, බතිර, පැලුවී සහ සත්වයන් වැනි ස්වභාවයෙන්ම හටගන්නා නිෂ්පාදනයට ගොදාගන්නා සම්පත් වෙති. ඉමග යනු නිෂ්පාදනය පිළිස ගොදාගන්නා ගාරීරික හා මානසික මිනිස් උගැනුම් සාහයයයි.**

- ප්‍රාග්ධනය යනු මිනිසා විසින් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කරන ලද යන්තු සහ මෙවලම් වෙති. උදාහරණයක් හැරියට, රැත්සල් මකන කැල්ල රඳවා ගන්නට අවශ්‍ය ඇලුම්නියම කොටස ලබාගත්තා පතල් වැවෙන්නේ ඉඩම් යන සාධකයට. පතල්කරුවන්ගේ වැඩ කොටස අයන්වෙන්නේ ගුම්ය යන සාධකයට. පතල්කරුවන් විසින් භාවිත කරන ගල්කු සහ මෙවලම් වැවෙන්නේ ප්‍රාග්ධනය යන සාධකයට.
- b. ප්‍රගතිය නිෂ්පාදන ක්‍රියාකාරකම වට 3 කින් ගුනුයි. සෑම වටයක දී ම වෙනස් රිනි අනුගමනය කළ ගුනුයි. ඒ රිනි ඔබට වටය පත් ගන්නට පෙර ලැබේ.
  - c. මේ ක්‍රියාකාරකමේ දී, ඔබ වෙනෙසෙන්නේ රැත්සල් නිෂ්පාදනයට. නිෂ්පාදන සාධක (ඉඩම්, ගුම්ය, භා ප්‍රාග්ධනය) එකතුවෙන් ඔබ රැත්සල් කොටස (ගුෂ්කීට්, එම්, රබර්) එකතු කර ඔබ රැත්සලක් නිර්මාණය කරයි. ආර්ථිකයක් වැඩ කරන ආකාරය කියා දෙන මේ ක්‍රියාකාරකම නිර්මාණාත්මක ක්‍රියාවලියේ අගය ගැන වැඩියෙන්ම වැදුගත් සාධක ගැන උගත්වන්නකි. මෙය සංකීර්ණ ආර්ථිකයක් වැඩ කරන ආකාරය යැයි වර්දනවා වටහා තොගන්න.
  - d. ඔබ සෑමදෙනාට කණ්ඩායම් වලට බෙදා ඇත. මේ ක්‍රියාකාරකමේ දී ඔබට ඒකීය පුද්ගල ඉලක්ක සහ කණ්ඩායම් හැරියට ඉලක්ක ලැබේ ඇත. ඔබේ ඒකීය පුද්ගල ඉලක්කය හැකි තරම් සේවා සහතික උපය ගැනීමයි. ඊ උග ක්‍රියාකාරකමේ දී මේවා තැග සාදනා භූවමාරු කරගත හැකියි. කණ්ඩායම් ඉලක්කය හැකි තරම් ආර්ථික ප්‍රගතියක් ඇති කරමින් තොවැනි මට්ටමේ තුනන ආර්ථික ලාංඡනයක් දිනා ගැනීමයි. ඒකීය පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට හැකි තරම් රැත්සල් නිර්මාණය කරමින්, ආර්ථික සහ සමාජීය සාධනය තුළින් 1 වැනි, 2 වැනි, භා 3 වැනි මට්ටම්වල ලාංඡන දිනා ගැනීමට ද හැකියාව ඇත. ඔබ දිනා ගන්නා සේවා සහතික ඔබට තබා ගත හැකියි. එසේම ඔබ නිර්මාණය කළ රැත්සල් (අවසන් තොකරන ලද කොටස්) ඊ උග වටයට ගෙනියන්නට ද ඔබට හැකියි.

1 වැනි, 2 වැනි, සහ 3 වැනි මට්ටම් වල ලාංඡන නිසා ලැබෙන යන්න ගැන සම්පිණ්ඩනය හඩ නගා කියවන්න.

- a. අරේ ආරම්භය ඉතා අදුරුයි. ඒන් සම්පත් නිර්මාණයෙන් ලෝකය වැඩියෙන් තොඳ තැනක් කරන්නට අරි උත්සාහ කරමු. මේ ක්‍රියාකාරකමේ ඔබ එවත්වන සමාජයේ සාමාන්‍ය ආයුෂ අරේක්ෂාව අවුරුදු 49 ක්. උරුවන් 28% ක් නියමින බරට වඩා අවුවෙන් සිටින අතර සෑම උරුවන් 20 කින්ම 1 උරුවෙක් වයස අවුරුදු 5 ට කළුන් මිය යයි. ඔබ එවත්වන සමාජයේ ජනතාව උපයන්හේ දිනකට රුහියල් කිහිපයක් පමණි. එයින් % ක් ආහාර සාදනා වැයවේ. ආදායමෙන් 2% ක් පමණක් අධ්‍යාපනය සාදනා යෙදවේ. ඔබේ සමාජයේ කියවන හැකියාව ඇත්තේ ජනගහනයෙන් බාගයකට රමණකි. සත්‍ය ලෝකයේ ඉතිහාස පුරා බොහෝ ජනතාවකගේ සාමාන්‍ය එවින අත්දැකීම් වූයේ මෙයාකාරයෙනි.
- b. නමුත් අමිව සමඟේ නිෂ්පාදනයට හැකියි. රැත්සල් 2 ක් නිර්මාණයෙන් පසු ඔබේ කණ්ඩායමට 1 වැනි මට්ටම් ඉන්ධන ලාංඡනයක් උපය ගත හැකියි. එසේ “ඉහළ මට්ටමකට යද්දී” ඔබේ කණ්ඩායම් සියලුළුන්ටම බේත්ස් සේවා සහතිකයක් දී උපය ගන්නට ලැබේ. මේ මට්ටම් දී, තුනන ඉන්ධන ව්‍යුහ වැඩ ගන්නට ඔබට හැකියාව ලැබේ ඇති අතර නව දුරටත් ඉන්ධන සාදනා ප්‍රන්ත්‍රේතනීය ඉන්ධන මත රැඳී ඉන්නට ඔබට සිද්ධ තොවේ. ඔබේ ගුම්කයන්ට වැඩියෙන් නිෂ්පාදනයට සහ වැඩියෙන් උපයන්ට හැකියාව ලැබේ ඇත. ඔබේ සමාජයේ බොහෝ අය දැන් දුරින්නා මට්ටමෙන් ඉහළ සිටිනි. ඔබේ සමාජයේ සාමාන්‍ය පුද්ගලයන් දැන් දිනකට රුහියල් 1,400 කින් ගෙවන එවින ගත කරනි. ආයුෂ අරේක්ෂාව දැන් අවුරුදු 73 දැක්වා වැඩි වී ඇත. ඔබේ සමාජයේ මූලික අධ්‍යාපන සම්පූර්ණ කරන ලද ජන සංඛ්‍යාව දැන් 66% කි.
- c. රැත්සල් 4 ක් නිෂ්පාදනය කළ පසුව ඔබේ කණ්ඩායමට 2 වැනි මට්ටම් වැෂින් ලාංඡනයක් උපයන්නට හැකියි. මේ මට්ටම් දී ඔබේ සමාජයේ බහුතරය මැද පංතියේ අය හැරියට හැදින්වේ. මවුන්ට රේඛී සේදන යන්තු, සිනකරණ, සහ රාජ්‍යාභන ඇත. සාමාන්‍යයෙන් ඔබේ සමාජයේ අද දිනකට රුහියල් 6,000 කින් එවත් වෙති. සාමාන්‍ය ආයුෂ අරේක්ෂාව දැන් අවුරුදු 78 කි. දැන් ජනතාව කැමති නම් මස්මාංග, පුන් රේස්ට්, සහ නිවාසවලට ඒස් භාවිතයට මූදල් ගෙවන

- d. පැන්සල් 6 ක් නිෂ්පාදනය කළ රභු ඔබේ කන්ඩායමට 3 වැනි මට්ටමේ තුනත් ආර්ථික ලාංඡනයක් උපය ගත හැකියි. මේ ඉහළ ස්ථානයේ දී, ඔබේ සමාජය අගය නිර්මාණයෙන් දෙනවත්, තුනත් ආර්ථිකයක ප්‍රතිලාභ සඳහා උරුර විවෘත කර ඇත. ඔබේ සමාජයේ සාමාන්‍ය රහනාව දැන් දිනකට රැකියාළු 11,000 කින් ජ්‍වල්වෙනි. සාමාන්‍ය ආයුෂ්‍ය අජේක්ෂාව අවුරුදු 84 දක්වා දිර්ක වී ඇත. සාක්ෂාත්‍රතා මට්ටම 90% ක් පමණ වේ. ඔබේ රැවේ බහුතර රහනාවට දැන් අන්තර්ජාලය සහ මොඩයිල් දුරකතන ඇත. අධ්‍යාපනය, ආදායම සහ ආයුෂ්‍ය අජේක්ෂාව අතින් ගැහැණු සහ පිරිමි අනර වැඩි වෙනසක් දක්නට නැත. දුවසේ වැඩි කරන පැය ගණන අඩු වී ඇත් අනර බොහෝ රටවැසියෙන්ට වසර තුළ දී නිවාඩු ගන්නට ද හැකියාව ඇත. 3 වැනි මට්ටමට පැමිණීම නිසා ඔබේ කන්ඩායමේ සියල්ලන්ටම බේනස් සේවා සහතිකයක් උපයාගන්නට ලැබේ.

5. දැන් අමි මේ ක්‍රියාකාරකම පටන් ගන්නට සූදානම්! ජලමු වටයේ රීති නිල් නා තැංකිල් කණ්ඩායම් වලට බෙදීමට පටන් ගන්න. කණ්ඩායමක් හැරියට රීති කියවා අනතුරුව සියල්ලන්ම සූදානම් වූ විර ක්‍රියාකාරකම ඇරඹන්න!

ତାମ୍ର ପଠନୀ

- a. පළමු වටයේ දී රැනසල් නිර්මාණයට ඔබට මේනින්තු 10 ක් ලැබේ. මේ පරිකලුෂ්ථිය සමාරයේ ඇති එකම පාරිනෝගික භාණ්ඩය රැනසල් බව මතකයේ තබාගන්න. මේ පරිකලුෂ්ථිය සමාරයේ රැනසල් යනු සියලු දැයෙනි. රැනසල් යනු අධ්‍යාපනයයි, සෞඛ්‍ය සේවයයි, ආහාර, විනෝදරසාස්වාද යනාදියයි.
  - b. රැනසල් නිෂ්පාදන කඩුසියට එකතු කරන, රැනසල් කොටස් (ගුණයිටි, එම්, ඇලුම්නියම්, රබර්) එකුතුවෙන් හඳුන සැම සම්පූර්ණ රැනසලක් සඳහා මිටිට සේවා සහතික 5 ක් උරයාගත හැකියි.
  - c. නිෂ්පාදන සාධක (ඉච්ම, ගුම්ය, ප්‍රාග්ධනය) යනාදිය සේවා සහතික 1 ක මිලකින් යුතුයි. රැනසල් කොටසක් හඳුන්නට ඔබේ කන්ඩායමේ රින් කඩුසියේ දැක්වෙන ලැයිස්තුව පරිදි ඔබ නිෂ්පාදන සාධක 3 න් එකක් බැඟින් එකතු කළ යුතුයි.
  - d. රැනසලක් නිම කරන්නට, ඔබේ කන්ඩායම රැනසල් කොටස් හතරෙන් (ගුණයිටි, එම්, ඇලුම්නියම්, රබර්) එක බැඟින් එකතු කර රැනසල් නිෂ්පාදන කඩුසියේ තැබිය යුතුයි.
  - e. පළමු වටයේ ඔබේ කන්ඩායමේ ඉලක්කය රැනසල් 2 ක් සම්පූර්ණ කර, කන්ඩායම් බේංසස් සඳහා 1 වැනි මට්ටමේ බාංශනයක් උරයා ගැනීමයි.

පළමු වටය අවසානයේදී, සැම කත්ත්ඩායමක් විසින් ගෙනෙන ලද ප්‍රගතිය ව්‍යුහය බලන්න. රැකිස්සල් ගණන අනුව ලංෂන බෙදාන්න. 1 වැනි මට්ටමේ ඉත්තින ලංෂනයේ ජයග්‍රහණය ගැන විස්තර හඳු නාගා කියවන්නට අවස්ථාවක් එක් හිජාවකට ලබාදෙන්න. පළමු වටයේ අන්දුකීම් ගැන මේ ප්‍රශ්න ඇසුරින් සංවාදයක් පවත්වන්න.

## ତଳ୍ପୁ ପରିମାଣ କାର୍ଯ୍ୟ କରିବାର ପରିମାଣ

1. නමුත්ට සහ තම සමාර්ථයේ තනතාව වෙනුවෙන් අගයක් නිරමාණයට සහ යහපත වැඩි දියුණු කරන්නට හැකියාව තිබුණෝ කාරුද?

a. කැමැත්තෙන් ඉදිරිපත්වෙන ගිණුවන්ට අය නිරමාණය කරන්නට ඔවුනට හැකිවූයේ කෙසේදැයි කියා පැහැදිලි කරන්නට අවස්ථාවක් දෙන්න. සහභාගි වූ අය ඒකීය ලාභයන් උගාගෙන තිබේ. එසේම, 1 වැනි මට්ටමේ ඉන්ධන ලාභයක් ද දිනාගන්නට තරම්

රැන්සල් නිරමාණය කර තිබේ. ආරපික වර්ධනයක් ගෙන ඒමට සමත් වීමෙන් ලැබේ තිබෙන යහතන හඩ නගා කියවන්නට කණ්ඩායමට අවස්ථාවක් දෙන්න.

2. හිඟය සැතිවෙන්නේ, අරේ අසීමින උච්චතා සහ කැමුත්තන් තෘප්තිමත් කරගන්නට හැකි සම්පත් සීමිත වීමත්, ඒ සම්පත් සඳහා වෙනත් ප්‍රයෝගන තිබේමත් නිසයි. හිඟය යනු ගැලුවෙන්නට නොහැකි මිනිස් ස්වභාවයේ සත්‍යය තත්ත්වයක් සහ ප්‍රධාන අංගයක් වේ. සියලු මිනිස් ක්‍රියාවන් සිද්ධ වෙන්නේ හිඟය අනුව හැඩැගැසෙන්නේ කෙසේද යත්ත අනුවයි. තමනට ඇති සම්පත් කෙසේ නඩත්තු කළ යුතු ද යත්ත ගැන පුද්ගලයන් සලකා බැලුය යුත්තේ හිඟයේ අභියෝගය නිසයි. හිඟය හා ගැටෙන වේදි ක්‍රම ගැන, තිශ්පාදනය, භූවමාරුව යනාදී වශයෙන් තරකාකුලට තීත්තන්නේ අර්ථ ගාස්තුයෙනි. හිඟයක් නැත්තම් ආර්ථික ගැටුණු ද නැත. එහෙම නම් අර්ථ ගාස්තුයට අධ්‍යන කරන්නට දෙයක් ද නැත. මේ ක්‍රියාකාරකමේ හිඟ සම්පත් මොනවාදැයි නම කරන්න.

a. හිඟ සම්පත්: ඔබේ කාලය, මූල්‍ය (යේටා සහතික), තිශ්පාදන සාධක (ඉඩම්, ඉමය, ප්‍රාග්ධනය), පැන්සල් කොටස (ගුණයිට්, ලී, ඇලුම්නියම්, රබර්).

3. හිඟය නම් වූ සත්‍යය තත්ත්වය ජ්‍යෙෂ්ඨ තිසා අපට තෝරාගැනීම් කරන්නට සිද්ධ වේ. සෑම තෝරාගැනීමකම භූවමාරුවක් ඇතුළත්ය. භූවමාරුව හෝ ආවස්ථීක පිරිවයෙක් යනු යම් ක්‍රියා පිළිවෙනක් තෝරාගැනීමේදී අරි අත්හරින විකල්ෂණයි. ඔබට උච්චතා දැය ලබාගන්නට ඔබ අත්හරින දැයයි. සෑම තීරණයකම භූවමාරුවක් ජ්‍යෙෂ්ඨ බැවින්, හොඳ අර්ථ ගාස්තුයායෙකු සාමාන්‍යයෙන් ඇසිය යුතු පළමු ප්‍රශ්නය නම්, “කුමක් හා සංසන්දිනයෙන් දු?” යන්නයි. පළමු වටයේදී ඔබට සැලකිල්ලට ගැනීමට සිද්ධ වූ තෝරාගැනීම් සහ භූවමාරු මොනවා දු?

a. මේ දී ගන යුත්තේ කුමන තිශ්පාදන සාධක දැය තීරණය කරන්නට ගිෂ්ඨාවන්ට සිද්ධ විනු. ඔවුන් සනු මූල්‍ය සීමිත වූ නිසා ඔවුනට තෝරාගැනීමකට මුහුණ දිය යුතු විය. ඉඩම් සඳහා වැය කළ මූදල් ඔවුනට ඉමය සඳහා වැය කළ නොහැකි විය.

b. භූවමාරු කරගන්නට ගිෂ්ඨාවන් තෝරාගන්නා විය හැකියි. එක් සම්පතක් වෙනුවෙන් භූවමාරු කරගන්නා නම් ඒ අවස්ථාවේදී ම නවන් සම්පතක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට අභිම් විය.

4. තහිවම රැන්සලක නිෂ්පාදනය සම්පූර්ණ කරන්නට ඔබ උත්සාහයක් ගත්තා ද, නැත්තම් ඔබට අවශ්‍ය කොටස් ලබාගැනීම සඳහා ඔබට ඩුටුමාරු කරගන්නට සිද්ධ වුවා ද?

- a. සියලුම නිෂ්පාදන සාධක මිලදී ගත්තට කිසිවෙක් හෝ උත්සාහ කළා දැයි සහභාගී වෙන ඇයගෙන් අහන්න. එක නිෂ්පාදන සාධකයක් මිලදී ගත්තට අවබාහය ගොමු කර තසුව එය අනිත් ඇයට අවශ්‍ය ඒවා සඳහා තුවමාරු කරගත්තට උත්සාහ කළා ඇ?

b. කුමක් මිලදී ගත්තේ ද සහ කුමක් තුවමාරු කරගත්තේ ද යන්න ඔවුන් තීරණය කළේ කෙසේදැයි සහභාගී වන ඇයගෙන් අහන්න.

සමාජය වාසය කරන අය වැඩියෙන් යහපතක් ලබන්නේ අය සියලුළුන්ම ව්‍යවාකාර වූ නිසයි. අමිත ව්‍යවාකාර කුසලතා, දක්ෂකම්, සහ කැමැත්තන් ඇත. මේ නිසා සැම අයෙක්ම සුවිශේෂ දක්ෂතාවයක් ගැන වැඩියෙන් අවධානය යොමු කර එයින් තමනට අවශ්‍ය දේවල් ලබාගන්නට භූවමාරුවේ යෙදෙන්නේ නම් එහි දී සැම දෙනාගේම යහපත උදාවේ. සුවිශේෂ දක්ෂතාවයක් වර්ධනයෙන්, සහයෝගීතාවයෙන්, භූවමාරුවෙන් අමිත තනිවම සාක්ෂාත් කරගන්නට හඳුනවාට වඩා වැඩියෙන් දෙනවස්න් නිර්මාණයට හැකියාව ලැබේ. ගුම විභජනය යනු විශාල නිෂ්පාදන ත්‍යාච්‍රියක, සුවිශේෂ දක්ෂතාවයක් දක්වන එකක හේ පියවර කිහිපයක ගුම්කයන් එයින් නිශ්චිලයි. එකිනෙකා සමාග භූවමාරු කරගැනීම සහ සුවිශේෂ දක්ෂතාවයන් වර්ධනය නිසා අය කැමති දේවල් ලබාගන්නට “හැමෝම අනුන් වෙනුවෙන් වැඩ කරන” තුමයක් කර අය යුතු. වෙනත් විදියකින් කිවිවාන්, භූවමාරුව සහ සුවිශේෂ දක්ෂතාව වර්ධනයෙන් ලේඛයේ වැසියන් තවත් වැඩියෙන් එකිනෙකා භා සම්බන්ධිකරණයෙන් ද සූසංවාදයෙන් ද වැඩ කරනි. ඔබේ කණ්ඩායමෙන් පිටත පෘථිවී පෘථිවී පෘථිවී

ඔබ භුවමාරු කරගන්නා ද? ඔබේ කන්ඩායම නිෂ්පාදන ක්‍රියාවලියේ යම් කොටසක් ගැන වැඩියෙන් අවධානය ගොමු කළා ද? ඇයි? ඇයි නැත්තේ?

- නිල් කන්ඩායම තුළ ගුළයිට වැඩි වැයකින් යුතු විය. රබර අඩු වැයකින් යුතු විය. තැඹිලි කන්ඩායමේ ගුළයිට අඩු වැයෙන් ද, රබර වැඩි වැයෙන් ද යුතු විය.
- කන්ඩායම දෙකම වැඩියෙන් යහපත් තත්වයක් අත්කර ගන්නේ අඩු වැයෙන් නිර්මාණය කරන්නට සමත් භාණ්ඩ භාභා, මුළුනට අවශ්‍ය ඒශ් වැඩි මිලෙන් යුතු භාණ්ඩ වෙනුවෙන් ඒවා භුවමාරු කරගැනීමෙනි. කන්ඩායම දෙකම වැඩියෙන් යහපත් වෙන්නේ භුවමාරුවට ඉඩ ලැබේදීය!

6. මිනිස් වර්යාවට බලපෑම් එල්ල කරන සාධක දිරිගැන්වීම් හැරියට හැඳුන්වේ. යම් ක්‍රියාවක වැය ඉහළ යන කොන්දේසි ඇතිවෙදීදී, අනෙක් සියලු දේ නොවෙනස්ව පත්වතිනවා නම්, ඒකීය පුද්ගලයා ඒ වැය අධික දේ නොකර ඉන්නට පෙළුණී. යහපත වැඩි වෙදීදී, පුද්ගලයන් විසින් ඒ ක්‍රියාව වැඩියෙන් කරන්නට පෙළුණී. ජපුමු වටයේ දී ඔබේ වර්යාව පෙළුණ වූ ප්‍රධාන දිරිගැන්වීම් මොනවා ද?

- සහනාගි වන අයට තමන් කැමති වූව ලබාගන්නට උවමනාවක් නිඩිනු. (මෙහි දී එය භුවමාරු ක්‍රිඩාවේ දී තැති සඳහා භුවමාරු කරගත හැකි වූ සේවා සහතික වෙති.) ඔවුන් ඒ සේවා සහතික උපයාගන්නේ සමාරයේ පුද්ගලයන්ට අවශ්‍ය වූ දේවල් නිෂ්පාදනයෙනි. එනම් පැනස්ල්.
- සමාරයක් යහපත් කිරීමෙන් සහ සමාරයට අගයක් නිර්මාණය කිරීමෙන් අන්‍යතාගේ ප්‍රසාදය සහ ගෞරය දිනාගැනීමට ද සහනාගි වූවන්ට අවශ්‍ය විය.

7. සමාරයට උවමනා සහ කැමති භාණ්ඩ වූ පැනස්ල් නිෂ්පාදනය සඳහා භාණ්ඩ නිර්මාණය කළ යුත්තේ කම්න අයදුයි රීති වෙළුන් කියුවෙන් නැති. ඒත්, ඔබ සමාරයට අවශ්‍ය පැනස්ල් නිෂ්පාදනය කරන ලදී. එය සිද්ධ වූයේ කෙසේදී? කුමක් කොයි අවස්ථාවේ මීල දී ගන්නවා ද යන්න ඔබ දැනගන්නේ කෙසේදී?

- මීල, ලාබ, භා පාඩු වැනි වෙළුදුපොල දිරිගැන්වීම්, සම්පත් අවශ්‍ය තැතිනට ගොමු කරන්නට සමත් විය.
- මේ ක්‍රියාකාරකමේ දී, මීල යන්නට අඩංගු වූයේ: 1) නිෂ්පාදන සාධක මීල දී ගැනීමට හැකියාව ලැබෙන සේවා සහතික සංඛ්‍යාවයි, 2) පැනස්ලක් හඳුන්නට අවශ්‍ය නිෂ්පාදන සාධක සංඛ්‍යාව, සහ 3) පැනස්ලක් නිෂ්පාදනයෙන් ඔබ උපය ගන්න ආදායමයි. (සඳුසුම: සහ වෝකෝ දී, මේ මීල ගණන් (prices) ඇතිවෙන්නේ මීල දී ගන්නත් සහ ව්‍යුහාන්‍යන්ගේ ක්‍රියාවන් තුළිනි.
- ඒකීය පුද්ගලයන් සනු සුවිශේෂී දැනුම මේ මීල ගණන් තුළින් වෙළුදුපොලට දන්වා එම තොරතුරු අනුව ජනනාවට ක්‍රියා කළ යුතු ආකාරය ගැන දිරිගැන්වීමක් ලබා දී එකිනෙකා සම්ග සම්බන්ධීකරණය පත්වන්නට ඉඩ ලබා දේ.

8. “ක්‍රිඩාවේ රීතින්” නොහොත් ආයනන හැරියට අර්ථ ගාස්නුඡ්‍යයන් හඳුන්වනු ලබන්නේ ජනනාව මූහුණ දෙන දිරිදීමනා වල කොන්දේසි හඳුනි. එහි ප්‍රතිඵ්‍යුතු භැංශයක් හැරියට ඒකීය පුද්ගලයන් තොරතුනීම් කරනි. නීතිය සහ සංස්කෘතික වාරිතු වැනි මූලික ආයනන විසින් ආර්ථික තුම්පයක් සඳහා දිරි දීමනා පිරිනැමීමේ ප්‍රධාන ව්‍යුහයක් පිහිටුවනු බලයි. එකිනෙකාගේ යහපත තිත්තිස කමන ආයනන මගින් භුවමාරු දිරිගැන්වීය යුතු ද නැත්තාම් අයෙරිය කළ යුතු ද යන්න ගැන හොඳුන් අවබෝධ කරගැනීමට අඩිට නිවැරදි ආර්ථික ටිෂ්නනයෙන් ලැබෙන ප්‍රධාන යහපතකි. උදාහරණයක් වගයෙන්, ව්‍යවසායකන්වය දිරිගැන්වන ආයනන පත්වනා සමාරයී පරිසරයක අඩි වැඩියෙන් පුද්ගලයන් සංඛ්‍යාවක් දන සම්පත් නිර්මාණයේ යෙදෙනවා දකින්නට ප්‍රස්ථාවිනි.

ඉතාමත් වැඟත් ආයනනයක් වනුයේ දේපල අයිතියයි. දේපල අයිතිය යනු ඒකීය පුද්ගලයෙකුට යම් නාණ්ඩායක් භාවිත්වීයට, වෙනක් කරන්නට, භුවමාරු කරන්නට, භා විසි කරන්නට නිදහස් හැකියාවක් නිඩිමයි. නම දේපල අනුත් භාවිත්වී කිරීමට හෝ අනුත් විසින් භාවිත්වී කිරීමෙන් වළක්වන්නට අයිතියක් ද එයින් අයිතිකරුවාට ලැබේ. උදාහරණයක් හැරියට ඔබේ වාහනයට දේපල අයිතියක් ඔබ සනු වීම නිසා

මෙබේ අවසරය නැතිව, මගේ විනෝදය සඳහා එම හිත සම්පතට හානි පැමිණ්වීමට මට අවසරයක් නැත. දේපල අයිතියක් ජාතින කුමාරයක දී, විවිධ විෂම වූ කණ්ඩායම් වලට කාර්යක්ෂම ලෙසින් හිත සම්පත් හානිනා කළ යුත්තේ ද ගැන වූ ඔවුන්ගේ අසම්මුතියන් විසඳා ගන හැකියාව ලැබේ. එය සිද්ධ වෙන්නේ කුමන පුද්ගලයන් හිත සම්පත් අයිතිකරුවන් වෙනවා ද ගන පැහැදිලි රින් තුළින් ඒ අයිතිය ආරක්ෂා කිරීමෙනි. දේපල අයිතිය ස්ථාපිතයෙක් නොමැති විට, ඊට ගෞරවයක් නොමැති විට, අනවශය ගැටුම් ඇතිවේ. පළමු වටයේ සිද්ධ වූ සෑම තුවමාරුවක්ම ස්ව කැමැත්තෙන් සිද්ධ වූ ඒවායි. හඳුසියේම ඔබේ දේපලක් හිතුමනයේ වෙනස් කරන හෝ වෙනකෙකුට ජවරා ගන්නා අවදානමක් එහි දී නොතිබුනි. අගයක් නිර්මාණයට සහ තුවමාරුව යන තීරණ වලදී මෙය ඔබට බලපෑවේ කෙසේද?

a. දේපල අයිතිය අනෙක් අය සඳහා අගයක් නිර්මාණයටත් තමන් වෙනුවෙන් ලාභයක් උපාගන්නටත් දිරිගැනීමක් ලබා දුනී.

b. වෙනස් නොවී පැවති රින් සැලසුමක් හඳාගන්නටත් තීරණ ගන්නටත් ඉඩ ලබා දුනී.

9. පළමු වටයේ වෙළුදෙනාල ක්‍රියාවලියේ දී සහයෝගීතාවය සහ සමාර්ගිය වශයෙන් කණ්ඩායමක් නැව්‍යට කටයුතු කළේ කෙසේද?

a. වෙළුදෙනාල ක්‍රියාවලියෙන් අගයක් නිර්මාණය කිරීමෙන් ඔබ ඔබට සේවයක් සලසාගෙන අනෙකුත් අයටත් සේවයක් සලසන ලදී. පළමු වටයේ දී අම් දකින්නේ සියලුළුවන්ම හිතාගත නොහැකි තරම් සංකීරණ සහයෝගීතා රාලයක් මත විශ්වාසය තබාගන්නා ආකාරයයි.

b. සමාර්ගයට අවශ්‍ය (මෙහි දී පැන්සල්) අමුදුවය නිෂ්පාදනය සඳහා අපව පුදුමයට ජන් කරවන තරම් ජන සංඛ්‍යාවකගේ සහයෝගය අවශ්‍ය වේ.

c. තුවමාරුවෙන් අම් වෙන පුද්ගලයන් කොනරම් සංඛ්‍යාවක් හා සම්බන්ධීකරණ පවත්වා ගන්නවා ද අනුව, අපේ සමාර්ය වැඩි ඕක්ෂණයෙන් යුතු, වැඩි සාමකාමී සමාර්ගයක් වෙයි. දීර්ඝ කාලීන වෘත්තිමය සංඛ්‍යාව ඇතිකර ගැනීම පිනිස කරුණාව, ගෞරවය, සහ අවංකකම තුළින වානිජය වර්ධනය කරන්නේ නොදු වටිනයයි.

d. වෙළුදෙනාල තරගය යනු ජනනාවට වැඩියෙන් සේවයක් සපයන්නට සිද්ධ වෙන තරගයකි. පළමු වටයේ දී, යම් පැන්සල් කොටසක් නිෂ්පාදනයට ඔබ අනෙක් නිෂ්පාදකයන් හා තරග කළා විය හැකියි. එනමුත්, භැමේම නියුලෙන ලද්දේ නම සමාර්ගයට අගයක් නිර්මාණයෙන් තමන්ට අගයක් නිර්මාණය කරන නොදු උන්සාහයේ යෙදෙන්නටයි.

e. නිදහස් වෙළුදෙනාල තරගය ජනනාවට සාමකාමී ලෙසින් එකිනාකා සමග සඳහා පවත්වන්නට දිරිගන්වයි. එයින් සමාර්ගයේ යුසංවාදයක් සහ සහයෝගීතාවයක් දිරිගන්වයි.

### පළමු වටයේ පහත සම්පිණ්ඩනය හඳු නගා කියවන්න.

#### **පළමු වටයේ සම්පිණ්ඩනය**

නිතාගත නොහැකි සංකීරණ සහයෝගීතා රාලයක් මත අපේ පැවැත්ම රැඳී පවතියි. ගණන් කළ නොහැකි ක්‍රියාවන් සංඛ්‍යාවක් තුළින් අම් සෑම දිනයක දී ම යහපතක් උදා කරගනීම්. සහයෝගය යනු එකමුත්ව වැඩි කිරීමෙන් එකිනෙකාගේ වැඩි දියුණුව සලසා ගැනීමයි. එහි වාසි බොහෝමයකි. තුවමාරුව යනු දෙපැන්තේම අය යහපතක් ලබාගන්නා සහයෝගීතාවයයි. තුවමාරුව සඳහා අනෙක් අයගේ සහයෝගය ලැබේවි යැයි විශ්වාසය මත මෙයින් මිනිසාට සුවිශේෂී කුසලතාවක් වර්ධනය කරගන්නට ඉඩකඩ සැලසේ. එයින් නම හැකියාවන් පාදා ගන්නටත් වැඩි දියුණු කරගන්නටත්, දැනුම වැඩි කරගන්නටත්, ඒ නිසා මැබෙන නිවාඩුවෙන් තමන් කැමති වෙනත් කටයුතුවල නියුලෙන්නට නිදහසක් මිනිසාට ලැබේ. තුවමාරුව වැඩිවෙද්ද මිනිසුන් වැඩි වැඩියෙන් දනසම්පත් එකතු කරගනීති. එසේම වැඩි වැඩියෙන් එකිනෙකාගේ සහයෝගය මත ජරායන් බැඳීම් ඇති කරගනීති. වෙළුදෙනාල යනු පුද්ගලයන් අතර සංඛ්‍යාවන් ඇති කරන, සහයෝගීතාවයේ රාලයන් බිජිකරන, එකිනෙකාගේ වැඩි දියුණුව සලසන පද්ධතියකි. එකිනෙකා සමග නිදහසේ තුවමාරු කරගනීමෙන් අමිත වැඩියෙන් දේවල් සාක්ෂාත් කරගන්නට හැකිවෙනවා

පමණක් නොව, අරේ ඒකීය පුද්ගල දස්කම වර්ධනයට කාලයක් සොයා ගැනීමටත්, අරේ සිහින සැබෑ කරගන්නා උත්සාහයේ යෙදෙන්නටත් අවකාශය ලැබේ.

### පුද්ගලයේ ප්‍රධාන සංකල්ප

ර් ප්‍රග වටයට යෙන්නට පෙර, වෙළඳපොල ක්‍රමය ගැන ප්‍රධාන ලක්ෂණ තැවත වීමසමු.

අර්ථ ගාස්තුයේ දී, අගය යනු විෂය මූලික ව්‍යවත් යැයි කිමෙන් අදහස් වෙන්නේ යමක අගය රඳුන්නේ ඒකීය පුද්ගලයන්ගේ රුවී හා කැමුත්තන් මත බවයි.

- ව්‍යවත් පුද්ගලයන් සොයන්නේ (කැමුත්) ව්‍යවත් කාර දේවල් වෙති. එකම පුද්ගලයෙක් පවා එකම දෙයක් ව්‍යවත් ව්‍යවත් අවස්ථාවල දී ව්‍යවත් කාරයෙන් සොයන්නට හැකියි.
- යම් සම්පතක් එකීය පුද්ගලයෙකුට ඇති අගය තීරණය වෙන්නේ ඒ සම්පතන් අරේ ඉලක්ක හා සැලසුම් තහඟත්තනට අනෙක් විකල්ප හා සසඳා බලදීම් එය කොනරම් හොඳ වේදැයි අනුවයි. අරේ ඉලක්ක තහඟත්තන් කරන ආකාරය ගැන අඩිට අරේම වූ සැලසුම් ඇත.

ස්වේච්ඡාවෙන් කරන භුවමාරුව යනු එසින් **තමනට යහපතක් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් රට සම්බන්ධ සියලු පාර්ශවයන් විසින් ඕනෑම ඕනෑම නාත්ත් හා නිදහසෙන් භාණ්ඩ හා සේවා භුවමාරු කරගැනීමයි.**

වෙළඳාමෙන් ලැබෙන වාසි, භුවමාරුවෙන් නිර්මාණය කරන අගය වෙයි. සම්පත් අඩුවෙන් අගය කරන අය වෙනින් සම්පත් වැඩියෙන් අගය කරන අය වෙනට යොමු කරමින්, වෙළඳාම ධත සම්පත් නිර්මාණය කරයි.

- භුවමාරුවක දී, එක් පාර්ශවයක් ජයගනිදීම් තවත් පාර්ශවයක් පරාජය විය යුතු නැත. වෙළඳාම ඉන්ස එළක්ස (zero-sum) නොවේ. මිනිස්සු භුවමාරුවේ යෙදෙන්නේ එසින් පවතිනවාට වඩා හොඳ තන්වයක් ඔවුනට ලැබෙනවා යයි ඔවුන් විශ්වාස කරන නිසයි.
- තව භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිද්ධ වූයේ නැතිවුවත්, වෙළඳාම නිසා ඒකීය පුද්ගලයාගේ, සමාජයේ, රටේ දෙනසම්පත් ඉහළ යයි.
- විශේෂායනය / විශේෂ ප්‍රාගුණ්‍යය (specialization) සහ සහයෝගීතාවය/භුවමාරුව තුළින් අඩිට තනිම වැඩි කර සාක්ෂාත් කරගන්නට වැඩි වැඩියෙන් විශාල වස්තු සම්පත් නිර්මාණය කරන හැකියාව ඇත.

සහයෝගීතාවය යනු එකිනෙකාගේ යහපත පිනිස ස්වේච්ඡාවෙන් වැඩි කිරීම හෝ ක්‍රියාවන්හි නියැලීමයි. සැම දිනක දී ම අඩි සහයෝගීතාවයෙන් සිද්ධ වෙන ගණනය කළ නොහැකි ක්‍රියාවන් නිසා යහපත බැඳුනිමු. හිම්වාවාරය සහ ප්‍රගතිය රඳුන්නේ අඩිට සහයෝගයෙන් වැඩි කරන හැකියාව මතයි.

නරගය යනු යම් තැගැක්, සම්පතක්, හෝ වාසියක් සඳහා වූ සටනයි. නරගය සැම නැතුකම පවතී. හිගය පවතින ලෝකයක අත ඒව්ත්වීම යනු අඩිට හෝරාගැනීම් කරන්නට සිද්ධ වීමයි. සහයෝගීතාවය ඇති සමාජයක, ඒකීය පුද්ගලයන් භුවමාරු කරගන්නේ කුම්න පාර්ශවයන් සමග දැයි හෝරාගන්නටත්, හෝරාගන්නා අය වීමට කරන ස්වභාවික තරගයන් නිසා, තරගය ඉස්මතු වෙයි. තරගය සහ “කුදාරබවක” අතර කිසින් සම්බන්ධයක් නැත. කුදාරකම නොමැති ලෝකයක, ව්‍යාපාර නොමැති ලෝකයක, නැම් දෙනා නැම් දෙනෙක් ගැනම සලකන ලෝකයක, විකල්ප සඳහා යොදාගත හැකි සීමින සම්පත් තීර්ණ නිසා තරගයක් පවතියි.

බොහෝ අය වැරදියෙට අල්ලාගෙන ඉන්නේ, අප අතර සහයෝගීතාවය සේදාභාලු වෙන ආකාරයකින් වෙළඳපොල විසින් තරගයට තල්ලුවක් දෙනවා කියායි. සහසය තන්වය නම් වෙළඳපොල යනු සහයෝගීතාවයෙන් යුතුව හැම අන රැනිර ඇති රාලයන් බවයි. සහයෝගයෙන් වැඩි කරන්නට තුරුවීම යනු **අනුන් හා භුවමාරු කරගන්නට නොදින් තුරුවීමයි**. ඉනා වැඳුගන් අර්ථයක් දක්වන, තරගය සහ සහයෝගීතාවය වෙළඳපොලේ එකම ක්‍රියාකාරීන්වයේ රැනිකඩ දෙකක් දක්වයි. නිදහස් වෙළඳපොල

ආර්ථිකයක ඇති තරගය යනු සත්‍යයෙන්ම වැඩියෙන්ම නොදුන් සහයෝගීතාවයෙන් වැඩ කරන්නා දක්වන තරගයයි.

### දෙවන රටුම (මිශ්‍ර ආර්ථිකය)

මධ්‍යම සැලසුම් තුමයකින් හැඩිගැසෙන ආර්ථිකයක් සැලසුම්ගත ආර්ථිකයක් යැයි හැඳුන්වේ. සැලසුම්ගත ආර්ථිකයක සම්පත් බෙදාහරින තීරණ ගත්තේ ආන්ඩ්වුවේ නිලධාරීන් සුභු පිරිසක් විසිනි. මධ්‍යම සැලසුම්කරුවන් ඒකාධිපති ආභාෂායකයන්, ජනතාව විසින් නොරාජන් කරගත් නියෝජිතයන්, නොවන්දයකින් නොරාජන් නිලධාරීන් විය හැකියි. මෙයට පටනැනිව, වෙළඳපොලේ ස්වේච්ඡාවෙන් සිද්ධ වෙන භූවමාරුවෙන් සම්පත් බෙදාහරින තීරණ ජනතාවට ලැබෙන විට එය නිදහස් වෙළඳපොල ආර්ථිකයක් හැටියට හැඳුන්වේ. අද ලෝකයේ බොහෝ ආර්ථිකයන් මධ්‍යම සැලසුම්කරණය සහ වෙළඳපොල ක්‍රියාකාරීන්වය යන දෙකම අඩංගු වූ ඒවායි. සමහරු මෙයට මිශ්‍ර ආර්ථිකය යැයි කියති.

ආර්ථිකයකට රත්‍ය මැදිහත්වීම විධි ආකාර වලින් සිද්ධ වේ. ආර්ථික එලව්හාකයන් මොනවා වේදැයි ආන්ඩ්වුවකට බලපෑම් කළ හැකිවෙන්නේ:

- බදු මාර්ගයෙන් -යම් හැඳියාවන් අයදේරිය කරමින්- ආන්ඩ්වුවක් ආදායම් උත්‍යන විට
- සහනාධාර මැඟින් යම් හැඳියාවන් දෙරියම්න් කරන විට
- විධිනියෝග (mandate) වලින් සමහර නිෂ්පාදන නො ක්‍රියාවන් අවශ්‍ය යැයි කියන විට
- තහනම් (prohibitions) වලින් සමහර නිෂ්පාදන නො ක්‍රියාවන් වළක්වන විට
- රෙගුලාසිකරණයෙන් වෙළඳපොල ක්‍රියා තාලනය කරන්නට හඳුන විට

### දෙවැනි වටය ක්‍රියාකාරමේ උපදෙස්

1. අඩ දැන් දෙවැනි වටය සඳහා සුදානම්. නිල් භා තැකිලි කණ්ඩායම් වලට දෙවැනි වටයේ රීති බෙදා දෙන්න. කණ්ඩායමක් හැටියට රීති කියවා අනතුරුව පටන් ගන්න.

### දෙවැනි වටයේ රීති:

- a. දෙවැනි වටයේ දී ඔබට පැන්සල් තීරමාණය සඳහා මිනින්නු 10 ක් ලැබේ.
- b. නිමකළ පැන්සලක් නිෂ්පාදනය පළමු වටයේ පරිදිම කළ යුතුයි. පැන්සල් කොටස් (ගුෂායි, එ්, ඇලුම්නියම්, රබර්) එකතු කරමින් පැන්සල් නිෂ්පාදන කඩුසියේ තබමින් පැන්සලක් තීරමාණය කළ යුතුයි.
- c. පළමු වටයේ මෙනම, පැනසල් කොටසක් තීරමාණයට, ඔබේ කණ්ඩායමේ රීති කඩුසියට අනුව ඔබ නිෂ්පාදන සාධක තුනෙන එක බැහින් (ඉඩම්, ඉමය, ප්‍රාග්ධනය) එකතු කළ යුතුයි.
- d. මෙම වටයේ වෙනස්කම් මෙසේය:
  - i. සාධාරණත්වය සැලසීම සඳහා දහ සම්පත් සමානාන්මතාවයෙන් පටන්වා ගැනීමට ඔබේ සමාර්ථක කැමත්ත දක්වයි. ඉත්ත ඔබේ සේවා සහතික ගත්තේ කර බාව, ඔබේ කණ්ඩායමේ සියලුළුන්ටම එක භා සමාන සේවා සහතික ලැබෙන පරිදි බෙදා දෙන්න. සඳුහුම්: වටය අවසානයේ දී හැමෝටම එක භා සමාන ප්‍රමාණයකින් සේවා සහතික ලැබෙන සේ අඩ නැවත බෙදාන්නේමු.
  - ii. නව අවම වෙනත නීතියක් ඇත. ඒ නිසා දැන් ඉම්කියන් හැඳුකට වැඩි තඩියක් උපයනි. එම නිසා ඔබේ ඉමය සඳහා වැය කරන මිල දැන් සේවා සහතික 2 ක් දක්වා ඉහළ හිතින් ඇත. ඉඩම් සහ ප්‍රාග්ධනය තවමත් 1 සේවා සහතිකයකින් මිල දී ගත හැකියි.
  - iii. ඇලුම්නියම් සඳහා සහනාධාරයක් ඇත. ඇලුම්නියම් නදත්තන්ගේ සංගමය ඔවුන්ගේ නිෂ්පාදනවල මිල ඉහළින් තබා ගත්තට කැමතියි. ඒ නිසා මවුන් ආන්ඩ්වුවන් සහනාධාර ඉල්ලා ඇත. ඒ නිසා දැන් ඔබ පැන්සල් නිෂ්පාදන කඩුසියේ තබන සැම සම්පූර්ණ ඇලුම්නියම් පැන්සල් කැලුළක්ම සඳහා සේවා

සහතික 10 ක් උපය ගනියි. අනෙක් රැන්සල් කොටස් (ගුණයිට්, ලී, රබර්) තවමත් ඔබට උපය දෙන්නේ සේවා සහතික 5 ක්.

iv. අවසාන වගයෙන්, සියලු ආනයන සඳහා ආරක්ෂණ රේග බද්දක් ඇත. සිටරටෙන් එන අඩු මිලෙන් යුතු නිෂ්පාදන හා තරග කරන්නට ඔබේ සමාරයේ දේශීය කර්මාන්ත කැමති හානි. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාවට රේග බද්දක් (වෙළුඹාමට බද්දක්) ආන්ත්‍රික ඉල්ලා සිටියන. දැන් ඔබ ඔබේ කණ්ඩායමෙන් සිටත ඇය සමඟ කරන සැම ගණුදෙනුවක දී ම සේවා සහතික 2 ක් බඳු හැටියට ගෙවිය යුතුයි.

- e. මෙම වටය පටන් ගන්නට පෙර, සියල්ලන විසින්ම 1 සේවා සහතිකයක් බඳු වගයෙන් මේ නව ආන්ත්‍රික වැඩ සටහන් පරිභාෂාත්‍ය කරන අරමුදලට ගෙවිය යුතුයි.
- f. දෙවැනි වටයේ ඉලක්කය, කණ්ඩායමක් හැටියට ඉහළට යා හැකි 2 වැනි මට්ටමේ රේඛි සේවාන ගන්තුයේ ලාංඡනය උපය ගැනීම සඳහා රැන්සල් දෙකක් සම්පූර්ණ කිරීමයි.

දෙවැනි වටයේ මැදු හරියේ දී. මෙය පවත්වන ඇය විසින් ක්‍රියාකාරකම තුවත්ව කණ්ඩායමෙන් 1 සේවා සහතිකයක් එකතු කරන යුතුයි. මෙය ප්‍රමුදවන බ්‍රාබාගන්නා පරිසරයේ ස්වභාවික සම්පත් ආරක්ෂාවට හැඳු රේග ලාංඡනයක් නඩත්තු කිරීමයි.

මෙහි දී, නළගන්නා ආදායම් ව්‍යුහාවය නැති කරන්නට කණ්ඩායමේ සියල්ලන් අතර සේවා සහතික සමානව පවතින ලෙසින් බෙදාන්නටත් අමතක නොකරන්න.

2. දෙවැනි වටය අවසානයේදී, කණ්ඩායම්වල පුගතිය වීමසන්න. නීර්මාණය කළ රැන්සල් ප්‍රමාණය සොයා බලා ඒ අනුව නිෂ්පාදන ලාංඡන බෙදාන්න. සියල්ලන්ටම 2 වැනි මට්ටමට එන්නට හැකි වී ඇත්තම්, 2 වැනි මට්ටමේ රේඛි සේවාන ගන්තු ලාංඡනයේ ජයග්‍රහණයන් මොනවාදැයි කියා කණ්ඩායමට ඇසෙන සේ කියවන්නට එක් ඇයෙකුට අවස්ථාව බ්‍රාබාදෙන්න.

3. පහන ප්‍රශ්න ඇසුරීන් දෙවැනි වටයේ අන්දැකීම් ගැන සංවාදය පටන් ගන්න.

### දෙවැනි වටය සඳහා සංවාදය

දෙවැනි වටයෙන් ඉගෙන ගන්නේ මොනවාදැයි කියා ඇම් කනාබන කරමු. මේ වටයේ දී, ඇම් පෙන්වූ ආර්ථිකය නිදහස් වෙළුඩාපොලක් නොවේ. ක්‍රියාකාරකමේ රීති වෙනස් කරමින් දේශපාෂාණය ඇගිල් ගසන ලදී. දේශපාෂාණ හා නීතිමය ක්‍රියාවලිය තුළින්, රීති හැඳුනේ මිනිසුන්ට හිග සම්පත් (ඔවුන්ගේ සිරුරු ද ඇතුළුව) කෙසේ භාවිතා කළ යුතු ද නොයුතු ද යන්නට කියන්නටයි. දිරිගැනීම් වෙනස් කරමින් දේශපාෂාණය සහ නීතිය මිනිස් හැඳිගාට වෙනස් කරන්නට උන්සාහ ගති. මෙවැනි රීති මිනිස් වර්ගාට වෙනස් කරන්නේ ඒවා හැඳු ඇය බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. එමෙන්ම ඒවායෙන් බලාපොරොත්තු වූ ඉලක්කයන් ද එගාකාරයෙන්ම නොවේ. ආර්ථික අන්තර්ජාත්‍ය අපට පෙන්වන්නේ ජනතාව විසින් ප්‍රස්ථාපන ජනනය ඇතිවාර දක්වන බවයි.

ආර්ථික ප්‍රතිඵල් ප්‍රතිඵල් වැඩින් අපට දැකිය හැකි කණ්ඩායම්වලට ක්ෂේත්‍රීකව, සංස්ක්‍රීත හා නිශ්චිත එලුවිභාක ලැබේ. මෙම එලුවිභාකය ඇම් හැඳුන්වන්නේ “දැකිය හැකි” දේවල් හැටියටයි. ඒ වගේම එතරම් පැහැදිලිව නොපෙනෙන, එහෙත් එන්තරම් වැඩිගත් වූ, සියලු කණ්ඩායම්වලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන ලෙසින් බලපාන එලුවිභාක ද ඇත. මෙවා හඳුන්වන්නේ “දැකිය නොහැකි” එලුවිභාක වගයෙනි. මහරතනතාව නීතරම අවධානය යොමුකරන්නේ වැඩියෙන්ම උඩුවාන දක්වන, ජටු, කෙටි කාලීන එලුවිභාක දිහායි. අර්ථ ගාස්තුමය වින්තනයේ දී ඇම් ප්‍රතිඵල් ප්‍රතිඵල් සියල්ලන් වෙනම බලපාන එලුවිභාක දිහා ද එක හා සමාන අවධානයක් යොමු කරන්නට නුරු වෙමු. දැකිය හැකි ප්‍රමණක් නොව දැකිය නොහැකි එලුවිභාක දිහා ද වැඩියෙන් අවධානය යොමු කරන්නට නුරු වෙද්ද ඇම් වැඩියෙන් නොදු තීරණ ගන්නෙමු.

ත්‍රියාකරුවා වේසින් අදහස් කරන ලද නොවූ එලුවීජාකයක් - ධනාත්මක හෝ සංනාත්මක - යම් ත්‍රියාවකින් ඇති වේ නම් එය අනශේක්ෂිත එලුවීජාකයක් **unintended consequences** හැඳුවට හැඳුන්වේ.

1. 1 වැනි වටයේ දී ඇප ලද අන්දැකීමට වඩා 2 වැනි වටයේ දිරිගැන්වීම් වෙනස් වූයේ කෙසේද? 1 වැනි වටයෙන් එය ප්‍රධාන ලෙසින් වෙනස් වූයේ කෙසේද?

a. මෙම වටයේ දී ප්‍රදේශලයන්ට අගය නිර්මාණයට එතරම් දිරිගැන්වීමක් නොවුනී. ආදායම් බඳු සහ තැබන බෙදා දීම මාර්ගයෙන් ඔවුන්ගේ ආදායම් ඔවුනට අභිම් වීම මේ වටයේ දී සිද්ධ වෙන බව ඔවුන් දැන සිරියන. එසේම, රිති ස්ථාවර නොවුනී. බලානොරාත්තු විය යුත්තේ මොනවාදැයි ඔවුන්ට හිතාගත නොහැකි විය. ප්‍රදේශලික දේපල අයිතිය තිනෑම මොනොතක උල්ලංකනය විය හැකි විනු. අවිනිශ්චිත “ත්‍රියාකාරකමේ රිති” නිසා සැලසුමක් හඳුගත්තට සහ තීරණ ගත්තට දුෂ්කර විය. ආර්ථික වර්ධනයට ස්ථාවර රිති සහ බලානොරාත්තු තබාගැන්වීමට හැකියාව තිබීම ඉනා වැදගත්ය. නීතියේ රිතියට පටහැනිව, නීති සම්පාදකයන් සහ භාලකයන් හිතුමනයේ ආර්ථික ප්‍රතිඵලය සමඟ මැදිහත්වන විට, වෙළුදානොලට සහභාගිවන අයට තම සම්පත් හා උත්සාහය ගොදුවෙන් අගය නිර්මාණය කිරීම අයෙරෙයමන් කරවයි. නීතියේ රිතිය යනු සියලුළත්වම එක හා සමාන ලෙසින් අනුගමනය කරන්නට සිද්ධ වෙන රිති පද්ධතියකි. පළමුවත් වටය නීතියේ රිතිය අනුගමනය විය. දෙවැනි වටයේ එය දකින්නට නොමැති විනු.

2. දෙවැනි වටයේ දී අගය නිර්මාණය කරමින් ඔබට හා ඔබේ සමාරයේ වැසියන්ට යහපත වැඩි කරන්නට හැකියාව නිඩුන් කාට දා? මෙය 1 වැනි වටයට වඩා වෙනස් වෙන්නේ කොහොම දා?

a. රතයේ මැදිහත්වීම් නිසා සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය දුෂ්කර බැවින් වැඩි විය. සහභාගී වූ බොහෝ අයට තවමත් අගය නිර්මාණයට හැකිවිය.

3. වටයේ දී ඔබට දැනුන හැඟීම කුමක් දා? වෙළුදානොලට දේශපාලනය මැදිහත්වූ නිසා සමාරයේ සහයෝගීතාවය සහ සංවර්ධනය දුෂ්කර වූවා දා?

a. සහභාගී වූ අයට දෙවැනි වටයෙන් පසුව යම් ඉවිණානංගන්වයක් දැනෙන්ට පුළුවනි. දේපල අයිතියට ගෞරවයක් නොලැබේදී වෙළුදාම සහ සම්බන්ධීකරණය දුෂ්කරයි.

b. විශේෂ උවමනාවන් වේසින් ආන්ඩ්වෙන් ලැබෙන විශේෂ දේශපාලන වරසප්‍රසාද සමඟ කරන තරගයෙන් මෙතෙක් ගැවුම් නොතිබූත් සමාරයක ගැවුම් ඇති කරයි.

c. ආර්ථික ප්‍රතිඵලයක් පාලනයට දේශපාලන බලය ගොදාගැනීමට හැකියාව පැවතෙන විට, විශේෂ උවමනාවන් ඇති කන්ඩායම් වෘත්තී දේශපාලන වරසප්‍රසාද තුළුන් ඔවුන්ගේ යහපත සඳහා බලන්ම් එල්ල කරන්නට දැඩි දිරිගැන්වීමක් ලැබේ. ආන්ඩ්ව ලටා ආර්ථික වාසි සේවීම් කුලිය සේවීම් rent seeking හැඳුවට අර්ථ ගාස්තුප්‍රයායන් හඳුන්වනි.

4. අමුදුවස සඳහා වූ සහනාධාරයේ ප්‍රතිඵලය කුමක් දා? ඇමුම්තියම් නිෂ්පාදනය ලැබිය යුත්තේ කාටදැයි කියා කන්ඩායම් අනර ගැවුම් ඇති වූවා දා?

a. ඇමුම්තියම් සඳහා වූ සහනාධාරය නිසා ඇමුම්තියම් නිෂ්පාදනය වැඩියෙන් ආකර්ශනිය විය. එසේන් ඇමුම්තියම් අවසර ප්‍රමාණයට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන්නට දිරිගැන්වීමක් ලැබුනී. ඇමුම්තියම් සහනාධාරයෙන් වාසි ලබාගත්තට හැකි වූ ජනතාව යහපතක් ලැබුන. ඒන් ඒ සමාරයට සමස්තයක් වගයෙන් දැඩි අව්‍යාසයක් ගෙනෙමින්. මේ හැළුවම වැය දරන්නට සිද්ධ වෙන යහපත පිරිසකට පමණක් ලැබෙන වැයමක උදාහරණයයි.

b. විශේෂ කැමැත්තන් ඇති පිරිසකට තමන් සඳහා විශාල වගයෙන් යහපත ලැබෙන දේවල් රුපයෙන් ඉල්ලා සිටින්නට දිරිගැන්වීමක් පවතී. එහෙත් ජනගහනය අතර වැය බෙදී යන ලෙසින් පවතිදී, ඒ ගැන සටන් කරන්නට බදුගෙවන අයට දැඩි දිරිගැන්වීමක් නැත. අනුන්ගේ දේපල අල්ල ගත්තට හැකි ගාස්තුප්‍රයායක් බවට දේශපාලනය පත්වේ.

5. වෙළඳාමේ වැය ඉහළ ගිය විට කුමක් සිද්ධ වී දී?

- වෙළඳාම සඳහා බදු ජැත්තු නිසා අනෙක් කන්ඩායමේ හා වෙළඳාම වැය අධික වූ බැවින් වෙළඳාම අඩුවිය.
- ଆරක්ෂණා රේගු බදු නිසා සමහර දේශීය කර්මාන්තවලට සහතත් සිදුවේ ("දකින" ප්‍රතිඵලය), තමුන් ඒ නිසා සමාජයේ සමස්තයක් හැටියට දීර්ඝ කාලීන වැය බරක් උරන්තට සිදුවේ ("නොදකින" ප්‍රතිඵලය).

6. අවම පඩිය ඉහළ දුමන්තට රජය තීරණය කළ නිසා 1 වැනි වටය හා සසඳන විට 2 වැනි වටයේ ඉමය මිල දී ගැනීමට එය බලපෑවේ කෙසේ දී?

- අවම පඩිය ඉහළ දැමීම නිසා ඉමයේ වැය ද අධික විය. එයින් ඉම හිගයක් (විරුකියාව) තැබුණි. ඒ නිසා සියලු දෙනාගේම නිෂ්පාදන වැය ඉහළ ගියේය. එයින් සමහර ඉම්කයන්ට රැකියාවන් සොයා ගැනීම දුම්කර විය.

7. විශේෂ කැමැත්තන් ඇති පිරිසකට විශේෂ වරප්‍රසාද ප්‍රභානය කිරීමට දේශපාලන බලය පාව්චිවියට ගැනීම නිසා 2 වැනි වටයේ දී අම් දැක්කේ ආර්ථික තිබුනක අඩු වී යාමයි. මෙය අද ලෝකයේ බොහෝ රටවල ජවතින මිශ්‍ර ආර්ථිකයේ දැකින්තට ලැබෙන්නයි. සම්පත් නිර්මාණ කරන ක්‍රියාකාරකම දිරිගැන්වීම හෝ අයදේරුය මත් කිරීම දේශපාලන හා නීතිය මතින් සිද්ධ වෙන්නේ කෙසේද?

- 2 වැනි වටයේ දී අම් අමුත් නීති කිහිපයක් දැක්වුනි. ඉම්කයන් අවම පඩි වැඩි කරන්න යැයි ඉල්ලා සිටියන. දේශීය කර්මාන්ත වෙළඳාමට ජනවන බදු වැඩි කරන්න යැයි ඉල්ලා සිටියන. මේ හැම ප්‍රතිඵලන්තියක් නිසාම දැකින්තට නොහැකි වැයක් ඇත්තේමත් වස්තු සම්පත් නිර්මාණය තවත් දුම්කර විය.
- දිරිදිමනා සඳහා ජනතාව ප්‍රතිචාර දක්වන්නේ බලානොරාන්තු විය හැකි ලෙසකිනි. "සේල්ලමේ රිති", නැත්තම් අර්ථ ගාස්තුයායන් ආයතන ලෙසින් හඳුන්වන්නේ, මිනිසුන් මුහුණ දෙන දිරිගැන්වීම වානාවරණයක් ගෙනෙයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් ගන්නා තොරාගැන්වීම් තීරණය කරනු ලබයි. නීතිය සහ සංස්කෘතික වාරිතු වාරිතු වැනි මූලික ආයතන ආර්ථික තමයක ප්‍රධාන දිරිගැන්වීම ව්‍යුහය පිහිටිවනු ලබයි. ආර්ථික වර්ධනයක් දෙරුයාමත් කරවන්තට නීතියකට නැකියාව ඇත්තේ එය ස්ථාවර රිති, ප්‍රදේශලික දේපල අයිතිය ආරක්ෂාව, සහ ඒ නීති දුම්ත සහ පිඛින නොවන විට දී ජමනි.
- දේපල අයිතිය උල්ලංකණය කරන සහ රේගුලාසි සුලබ වූ රටවල ව්‍යාපාර කිරීම ඉනා දුම්කර නිසා එයින් වස්තු සම්පත් නිර්මාණය කරන කටයුතු ද අයදේරුය කරනු ලබයි.
- වෙළඳාමට බාධක ජනවන විට වස්තු සම්පත් නිර්මාණ කටයුතු ද අයදේරුය කරනු ලබයි. ලෝකයේ වෙනත් රටවල ජනතාව හා වෙළඳාම කරන්තට ඇති නිදහස ද ඇතුළුව, රජයක් ආර්ථික තිබුනකට බාධා කළ යුතු නොවේ.

8. "බලය දුම්නයෙක් කරවයි" යනුවෙන් සුපුකට කියමනක් ඇත. දේශපාලනයෙකුගේ වරිනය බලයෙන් දුම්න වෙන්නේ කෙසේද? වෙළඳපාලට සහභාගී වන අයගේ වරින බලය නිසා දුම්න වන්නේ කෙසේද?

- මිනිසා වනාහි ස්ව-කැමැත්ත ඇති සත්වයෙකි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ස්ව-කැමැත්ත යනු ප්‍රදේශලික අංශයේ ප්‍රදේශලියන්ගේ ස්ව-කැමැත්තට වඩා අඩුවෙන් ජවතින්නක් නොවේ. ඇත්තෙන්ම, බලය ඇල්ලාගන්තට සහ මැතිවරණ දිනාගන්තට මහරනතාවට හාති ඡමුණුවන කටයුතු හි නියැලුවන්තට දැඩි විකෘති දිරිගැන්වීම වලට දේශපාලනයෙක් මුහුණ දෙනි.

- b. වෙළඳපොල රයගුනත්‍යය ලබන්නේ කටුදැයි සහ පරාජය ලබන්නේ කටුදැයි කියා නුම්කා නීරණ කරන්නට රැඟට බාර වෙන්නේ ද, එව්ව ව්‍යාහාරික ප්‍රතාව සහ ගුම්කයන්ට තමනට වාසි වන පරිද්දෙන් සහ තම තරගකරුවන්ට අවාසි වන පරිද්දෙන් රැජ ලබා බලපෑම කරන්නට දිරිගැන්වීමක් නට ගනිය. එව්ව සමාජයේ අනෙක් අයට සේවයක් සලසන්නට අවුනට ඇති කාලය හා සම්පත් අඩවි. දේශපාලන බලය හා රැජ ලබා බලපෑම කළ හැකිවීම යනාදියේ ආකර්ශනය නිසා වෙළඳපොලට සහනාගි වන්නන් අතර කැඳරන්වය හා කම්මැලිකම වර්ධනය කරයි. එයින් මහජනතාව ගැන තැකීම්කින් යුතුවීමන් සහ අවංක ඒවෝනාජයේ යෙදීමන් අධේරයමන් කරයි.

## 2 වැනි වටයේ ප්‍රධාන සංක්ෂීප

දෙවැනි වටයේ ඉගෙන ගත් දැය නැවත වීමසා බලමු.

අනශේක්ෂිත එලවීභාක යනු ක්‍රියාකරුවාගේ **අරමුණු තොට්ටු** -දිනාත්මක නො සංනාත්මක- ක්‍රියාවක ප්‍රතිඵල වෙති.

“න්‍රීඩාවේ ඊති” නැතනොන් අර්ථ ගාස්තුඡයන් ආයතන හැටියට හඳුන්වන්න වීසින් මිනිසුන් මූණුන් දෙන තත්වයන් හැඩගස්වයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඒකීය පුද්ගලයන් තොරාගැනීම් කරති.

නීතියේ ඊතිය යනු **සියල්ලන්වම එක සේ බලනාන කිසිවකුවන් වෙනස් වේදියට තොසලක ඊති පද්ධතියකි.**

“කළුය සේවීම” යැයි අර්ථ ගාස්තුඡයන් දක්වන්නේ තමනට ආර්ථික වාසි ආණ්ඩුව ලබා සේවීමයි.

රාජ්‍ය නිලධාරීන් පුද්ගලික අංශයේ රනනාවට අඩවෙන් ස්ව-කැමැත්තන පවතින අය තොවෙති. බලය ඇල්ලා ගැනීමට සහ මැතිවරණ දිනන්නට සමස්ත මහජනතාවගේ යහපත වෙනුවෙන් තොවන දේවල් කරන්නට දේශපාලනඡයන් ඉදිරියේ දැඩි විකෘති දිරිගැන්වීම පවතී.

## 3 වැනි වටය (ව්‍යවසායකත්වය)

ව්‍යවසායකයා යනු ජනතාව වීසින් අනාගතයේ කුමක් ඉල්ලා සිටින්නේ දැයි පුර්වාගේක්ෂා කරන්නට දන්නා ඇයෙකි. ඒ නිසා ව්‍යවසායකයා ඒ ඉල්ලා සිටින කැමැත්තන් සපයන්නට නිෂ්පාදනය මෙහෙයවන්නෙකි. නිවැරදි ලෙසින් පුර්වාගේක්ෂයට දන්නා ව්‍යවසායකයන් ලාඛ උපයන්නට සමත් වෙති. අනුන්ව අගයන් නිරමාණය කරන්නට සමත් වෙති. ව්‍යවසායකයන් යනු ගැටුවැ විසඳන්නට සමත් ඇයයි. වස්තු සම්පත් නිරමාණය කරන ඇයයි.

ව්‍යවසායකයන් නිෂ්පාදන සාධක (ඉඩම්, ගුම්ය සහ ප්‍රාග්ධනය) මිල දී ගනිති. ඒවා නැවත එකතු කරමින් අදුන් යමක්, නිෂ්පාදනයක් නිරමාණය කරති. අවුන් එසේ කරන්නේ මිල දී ගන්නා මහජනතාව ඒ නව නිෂ්පාදනය අගය කරනු ඇතුළු ඇතේක්ෂාවෙති. නිෂ්පාදනයට ගිය වැයට වඩා අලුවීයෙන් ලැබෙන ප්‍රමාණය ඉහළු නම් ව්‍යවසායකයා ලාඛ උපයයි. ලාඛ යනු මිනිස් සුබසාධනය දියුණු කරන්නට ව්‍යවසායකයා වීසින් සොයාගැනීමක් කර ඇති බවේ සංඛ්‍යාවකි.

නමුත් සහය නිදහස් වෙළඳපොලක ලාඛ සහතිකයෙන්ම ලැබෙන්නේ නැත. අනාගතය ගැන ව්‍යවසායකයාගේ පුර්වාගේක්ෂාව වැරදි වීමට හැම වීම ඉඩකඩක් පවතී. වියදම් වෘත්ත වෘත්ත වෘත්ත අවු විය නැකියාව නීතර පවතී. එව්ව ව්‍යවසායකයා මුදල අහිමි කරගතියි. අලාභ යනු ව්‍යවසායකයා වීසින් මහජනතාවට අගයක් නිරමාණය කර තොමැති බවේ සංඛ්‍යාවයි. නමුත් අලාභ යනු ද නිදහස් වෙළඳපොලක වැදුගත් අංගයකි. අලාභ වළින් ව්‍යවසායකයාට දැනගත්නට ලැබෙන්නේ ජනතාවට උවමනා නැත්තේ මොනවාදැයි කියායි. එයින් ව්‍යවසායකයන්ට මහජනතාවට උවමනා කරන දේවල් නිෂ්පාදනය පිණිස යොමු කරවනු ලබයි.

තමන්ගේම මුදල් යොදවම්ත්, නැමවීම් අලාභ වෘත්ත මුණුන් දෙන්නට සුදානම්ත් සිටිය යුතු නිසා, ව්‍යවසායකයන් යනු අවදානම් ගන්නන් ද වෙති. ව්‍යවසායකයන් අවදානම් ගන්නේ දියුණුව කරා යන

මාර්ගයන් සොයාගන්නට සහ ඒවා දැල්වාලන්නටයි. ව්‍යවසායකත්වය යනු ආර්ථික ප්‍රගතිය සඳහා අන්තරීක්‍රියාව වූ දිගටම ගෙන යන ක්‍රියාවලියකි.

ආර්ථික වර්ධනයට ආවශ්‍යක පදනම වනුයේ ව්‍යවසායකත්වයයි. ආර්ථික නිදහස තුළින් ව්‍යවසායකත්වය දිරිගන්වන සමාජයන් එසේ නොකරන සමාජයන්ට වඩා වැඩි වේගයකින් ආර්ථික වර්ධනයක් ඇති කරගතිනි. ව්‍යවසායකත්ව සොයාගැනීම් සහ අන්තර්ජාලයන් තුළින් එවැටුම් එකිනෙකා නිර්මාණය කරන නව සහ වැඩියෙන් නොදු නිෂ්පාදන සහ ක්‍රියාවලියන් මත නවත් වැඩි දියුණු කරගතිනි.

### ක්‍රියාකාරකම් උපදෙස්

1. දැන් අඩි 3 වැනි වටයට සූදානම්. 3 වැනි වටයේ රීති නිල් සහ තැකීම් කන්ඩායම් වලට බෙදාන්න. කන්ඩායමක් හැටියට රීති කියවා 3 වැනි වටය පටන් ගන්න.

#### 3 වැනි වටයේ රීති:

- a. 3 වැනි වටයේ දී පැන්සල් නිර්මාණයට ඔබට මිනින්නු 10 ක් ලැබේ.
  - b. දෙවැනි වටයේ වෙනස් වූ රීති නව දුරටත් වලංගු තැන. අඩි 1 වැනි වටයේ දී මෙන් වෙළුණපොල ආර්ථිකයට නැවත යමු.
  - c. 1 වැනි වටයේ දී මෙන් ඔබට පැන්සල් නිෂ්පාදන කඩ්පාසියේ තබමින් සම්පූර්ණ කරන සෑම පැන්සල් කොටසක් (ගුළුවිට්, ලී, ඇලුම්නියම්, රබර්) සඳහාම සේවා සහතික 5 ක් උපයාගන්නට හැකිය.
  - d. පැන්සල් කොටසක් නිර්මාණයට, ඔබ විසින් නිෂ්පාදන සාධක (ඉඩම්, ගුම්ය, ප්‍රාග්ධනය) 3 න් එක බැඟින් ඔබේ කන්ඩායමේ රීති කඩ්පාසියේ දක්වා ඇති පරිදි එකතු කළ යුතුයි. ඒ නිෂ්පාදන සාධක (ඉඩම්, ගුම්ය, ප්‍රාග්ධනය) සඳහා එක සේවා සහතිකය බැඟින් වැය වේ.
  - e. ඔබේ සමාජයේ ව්‍යවසායකයන් නව තාක්ෂණ්‍ය ගොදාගෙන අමුදුව්‍ය කාර්යක්ෂම ලෙසින් භාවිතයෙන් ලී සහ ඇලුම්නියම් නිෂ්පාදනය ලාඛඳාසි කරන්නට සමත් වේ ඇත.
  - f. නිමි පැන්සලක් නිෂ්පාදනයට ඔබේ කන්ඩායම සෑම පැන්සල් කොටසකින්ම (ගුළුවිට්, ලී, ඇලුම්නියම්, රබර්) කොටසක් බැඟින් එකතු කර පැන්සල් නිෂ්පාදන කඩ්පාසියේ නැඩිය යුතුයි.
  - g. මෙම 3 වැනි වටයේ දී ඔබේ කන්ඩායමේ ඉලක්කය, කළුන් වටයන් ද ඇතුළුව සම්පූර්ණ පැන්සල් 6 ක් නිම කර කන්ඩායම වෙනුවෙන් 3 වැනි මට්ටමේ තුනන ආර්ථික ලාංඡනයක් උපයා ගැනීමයි.
- 3 වැනි වටය අවසානයේ දී, සෑම කන්ඩායමකම ප්‍රගතිය වීමසන්න. නිෂ්පාදනය කරන ලද මුළු පැන්සල් ප්‍රමාණය ගැන බලා කන්ඩායම් නිෂ්පාදන ලාංඡන බෙදා දෙන්න. දෙවැනි වටයේ දී දෙවැනි මට්ටමේ රේඛි සේවා යන්නු ලාංඡනයේ විස්තරය කියවුයේ නැත්තනම් එය කියවන්නට එක් ශිෂ්‍යාචාර්ය අවස්ථාව දෙන්න. ර ලුගට නවත් ශිෂ්‍යාචාර්ය ලුවා 3 වැනි මට්ටමේ තුනන ආර්ථික ලාංඡනයේ විස්තරය කියවන්න.
  - නොවැනි වටයේ අන්දැකීම් ගැන පහත ප්‍රශ්න ඇසුරින් සංවාදය පවත්වන්න.

### නොවැනි වටයේ සංවාදය

නොවැනි වටයෙන් ඇත ඉගෙන ගත්තේ මොනවාදැයි සංවාද කරමු.

1. ඔබේ සමාජයේ ඔබේ සහ ජනතාවගේ යෙපත වැඩි දියුණු කරන්නට සහ අගයක් නිර්මාණයට හැකියාව ලැබුන් කාට ද? 1 වැනි වටය සහ 2 වැනි වටය හා සමානව 3 වැනි වටය කෙසේ වූවා ද?

a. තෙවැනි වටයේ දී ව්‍යාහාරයන් හි ගෙදීම දුෂ්කර කරවන ප්‍රතිඵලන්හි අරි ඉවත් කළේමු. එසේම ආර්ථික වර්ධනය වැඩි කරන ව්‍යවසායකයෙන් සොයාගැනීම් අරි හඳුන්වා දැන්හෙමු. 1 වැනි සහ 2 වැනි වටයට වඩා වැඩියෙන් අගයක් නිර්මාණයට 3 වැනි වටයේ දී අරි සමන්වේමු.

2. තෙවැනි වටයේ දී ලී සහ ඇඟුම්නියම් නිෂ්පාදනය වැඩියෙන් ලාඛලායි කරවන්නට ව්‍යවසායකයන් කුමන නව ක්‍රියාවලියන් හා නව සොයාගැනීම් ගෙනාවාදායි ඔබට පරික්ලේපනය කරන්නට පුළුවන් ද?

a. ව්‍යවසායකන්වය යනු අවස්ථාවක් සොයාගැනීම් සහ නව විසඳුම් සොයාගැනීම් තුළින් ගැටළු තිරුකරනුයයි. සමහර විට ව්‍යවසායකයන් ඇඟුම්නියම් කතින්නට වැඩියෙන් සුදුසු ක්‍රමයක් සොයාගත්තා විය හැකියි. එහෙමත් නැත්තම් ලී කරන්නට වැඩියෙන් සුදුසු යන්තු නිජදාවාගත්තා විය හැකියි. සමහර විට නැව් ගාස්තු අඩු කරමින් අමුදුව්‍ය ප්‍රවාහනයට වැඩියෙන් සුදුසු තුම දියුණු කළා විය හැකියි. අවශ්‍යතාවයක් සංස්කරන්නට අමුදුව්‍ය ගොඳාගැනීමේ නව විධිතුම ගණනය කළ නොහැකි අවස්ථා වලින් යුතුයි.

3. ආර්ථික නිදහස සහ ව්‍යවසායකන්වය අනර සම්බන්ධතාවය කුමක් ද?

a. නිදහස සහ ව්‍යවසායකන්වය අනර සංස්කරණයක් ඇත. වැඩියෙන් ආර්ථික නිදහස ජ්‍යෙෂ්ඨ වැඩියෙන් ව්‍යවසායකන්වය ප්‍රවර්ධනය වෙයි. තමන්ට හා සමාජයට අගය නිර්මාණය කරන්නට ව්‍යවසායකයන්ට ආර්ථික නිදහස අවශ්‍යයයි.

b. ලෝක ආර්ථික නිදහස දරුණකයට Economic Freedom of the World Index අනුව: “නිදහස සහ සමෘද්ධිය අනර ජ්‍යෙෂ්ඨ සම්බන්ධය ප්‍රතික්ෂේප කළ නොහැකියි. වැඩියෙන්ම ආර්ථික නිදහස ජ්‍යෙෂ්ඨ රටවල සුද්ධේෂ්‍ය නිදහස සහ එවන තත්ත්වයන් ඉහළීන් ජ්‍යෙෂ්ඨ අනර අඩු මට්ටම්වලින් යුතු රටවල සුද්ධේෂ්‍ය ඇත්තාවන් සහ නිදහස සීමා කරන පිඩාකාරී භාලනයන් දකින්නට ලැබේ.”

3. ව්‍යවසායකයන් තුනනයේ වේරයන් යැයි ඔබ සළකනවා ද?

a. අගය නිර්මාණයේ දී ව්‍යවසායකයන් ප්‍රධාන තුම්කාවක යෙදෙනි. ඔවුන් තමන්ට හා අනුන්ට අගය නිර්මාණය කරන්නට අවදානම් ගතිති.

b. ව්‍යවසායකන්වයට ඉඩිලෙන සමාජයක් රැකියා වැඩියෙන් නිර්මාණය කරයි, වැඩියෙන් ධිනසම්පත් නිෂ්පාදනය කරයි, ඔවුන්ගේ දක්ෂකම් උරුගා බලන්නට ඒකීය සුද්ධේෂ්‍ය ඇත්තාවෙන් ඉඩිලෙනියි.

c. සාර්ථක ව්‍යවසායකයන් සනුව සාමාන්‍යයෙන් වේරයන් තුළින් දකින්නට හැකි වරිත ලක්ෂණ දකින්නට හැකියි: දෙරිය සම්පත්ත බව, නිර්හිත හාවය, ගැස්තිමත් හායකන්වය, දුරද්‍රේශනය, ප්‍රඡාත්ව, අවංක බව, අනියෝග ඉදිරියේ නොසේල්වී සිටීම, අවශ්‍යතාවයන් හඳුනාගැනීමට කඩින්මින් හැකියාව ත්වීම යනාදිය ඒවා අනර වේ.

5. දැන් අරි 3 වැනි වටය සම්පූර්ණ කර ඇති නිසා, මේ ක්‍රියාකාරකම් පටන් ගත්තාට පසුව කොපම්පු දුනෙක් සිටීයාට වඩා නොදු තත්ත්වයකට රැමිණු ඇත් ද?

a. තම සමාජයේ එවන මට්ටම් ඉහළ යවන්නට සමාජයට අගයක් නිර්මාණයට හැකියාව ලැබුණු නිසා සියල්ලන්ම ආඩම්බර විය යුතුයි. ර් ප්‍රාග භුවමාරු ක්‍රීඩාවේ දී හාවිනා කරන්නට සේවා සහතික උපය ගැනීමට ද ඔවුන් සමන් වී තිබේ.

6. “ලාබය නෙමෙයි ජනතාවට වැදගත්” යන්න වෙළඳපොල විවේචනය කරනවුත් අතර ජනප්‍රිය පාඨයකි. මෙයින් හැගෙනුයේ ජනතාවට සේවය කිරීම සහ ලාබ ඉජයිම අතර ගැටුමක් ඇති බවයි. මේ අදහස වැරදි ද? එහෙනම් ඒ කොනොම ද?

a. ලාබ යනු ව්‍යවසායකයෙන් ජනතාවට තොදින් සේවය කළ යන්නේ ලක්ෂණයකි. වැයට වඩා අලුවිය ඉහළ යද්දී ඇතිවන ප්‍රතිඵලය ලාබයයි. අඩු අගයෙන් යුතු සම්පත් රැගෙන ඒවා වැඩා අගයෙන් යුතු නිෂ්පාදන බවට එකතු කරන්නට සමත් ව්‍යවසායකයා විසින් සමාරයේ වස්තු සම්පත් වැඩා කරන්නට සමත් වී ඇතැයි මෙයින් කියුවේ.

7. ව්‍යවසායකත්වය යනු අවස්ථා දැක ඒවායෙන් ප්‍රයෝගන ගැනීම, අනුත්ව අවශ්‍ය මොනවා ද, ඒවායේ අගය කුමත් ද, ගණන් මිනුම් බලා අවදානම් ගැනීම, නව සොයාගැනීම දියුණු කිරීම යනාදියයි. ඔබේ දිනපතා තීවිතයේ දී ඔබට ව්‍යවසායකත්වය ගොදාගත හැකි ආකාර මොනවා ද?

a. භාරිතෝරිකයෙක් හැරියට තොද භාණ්ඩ අඩු මිලට සොයාගැනීම  
b. ඔවුන්ගේ කැමැත්තන් ගැන හිතා බලා හිතවත් අයට සහ දායාබරයන්ට උරත් දින තැග ගැනීම  
c. ඔබේ සහනදායී මාසිලෙන් බැහැරව යමත් කරන්නට උත්සාහයක් ගැනීම: නිපුණතා ද්‍රේශනයකට සහභාගී වීම වැනි  
d. තමනට වැඩියෙන් සංවිධානත්මක වීමට එලදායී වීමට හැකි නව තුමයක් සොයා ගැනීම  
e. ඔබේ සමාරයේ ජනතාව සඳහා නව අගයක් නිර්මාණයට හෝ සේවාවක් සපයන්නට හැකි අවශ්‍යතාවයක් හඳුනාගැනීම

### 3 වැනි වටයේ ප්‍රධාන සංකීර්ත

මේ වටය නිමා කරන්නට පෙර අම් මෙහි දී උගත්තේ මොනවාදැයි වීමසමු.

ව්‍යවසායකත්වය යනු:

- අනුත්ව සේවය තොදින් සපයම්ත් ඔබට සේවය කරගැනීම
- අඩු අගයෙන් යුතු නිෂ්පාදන සාධක විශිත් ඉහළ අගයෙන් යුතු නිෂ්පාදන නිර්මාණයෙන් වස්තු සම්පත් නිර්මාණය
- පරණා ඒවා වෙනුවෙන් නව නිෂ්පාදන හෝ නව නිෂ්පාදන ක්‍රියාමාර්ග සොයාගැනීම
- ලාබ උපයන්නට මෙනෙක් හඳුනානොගත් අවස්ථා සොයාගැනීම සහ ඒවා අනුව ක්‍රියාත්මක වීම

නම මිනිස් වර්ගයාගේ අනාගත අවශ්‍යතා පූර්වාපේක්ෂ කරන්නා, ඒ කැමැත්තන් ඉදිරිපත් කරන්නට නිෂ්පාදනය නැවත සංවිධානය කරන්නා ව්‍යවසායකයෙකි. නිවැරදි ආකාරයෙන් පූර්වාපේක්ෂයට සමත් වෙන ව්‍යවසායකයෙන් අනුත්ව අගයක් නිර්මාණයෙන් නමන්ව ලාබ උපය ගනියි. ව්‍යවසායකයෙන් යනු ගැටුලු විසඳීම සහ වස්තු සම්පත් නිර්මාණය යන දෙකම එකවර කරන්නෙකි.

පූර්වාපේක්ෂය නිවැරදිව තොකරන ව්‍යවසායකයා අලාබ වෙළට මූහුණු දෙයි. එයින් පාඩුමක් ඉගෙන ගනියි. නමන්ගේ සම්පත් අනිමි කරගත්නට හැකියාවට ඔවුන් මූහුණු දෙන බැවින් ඔවුන් අවදානම් ගන්නා ඇය වෙති.

ව්‍යවසායකයෙන් සොයාගැනීම තුළින් වැඩා දියුණු කරන නව මාර්ග වෙළට ආලෝකය සපයනි. ව්‍යවසායකත්වය යනු ආර්ථික ප්‍රගතියට ආවශ්‍යක වූ නිතරම ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාවලියකි. නිදහස සහ ව්‍යවසායකත්වය අතර සම්පූර්ණ සම්බන්ධතාවයක් ඇත. ආර්ථික නිදහස වැඩියෙන් පැවතීම නිසා ව්‍යවසායකත්වය වැඩියෙන් ප්‍රවර්ධනය වෙයි.

අඩිට ආර්ථික ප්‍රගතියක් අවශ්‍ය නම්, අම් ව්‍යවසායකයන්ට අගය කරමින් ආර්ථික නිදහසට ඉඩ දිය යුතුයි.

ක්‍රියාකාරකමේ ඉලක්ක නැවත වීමසීම

- සැම දිනයක දී ම අස්ථි ගණනය කළ නොහැකි සංඛ්‍යාවකින් යුතු සහයෝගීනා කටයුතු වලින් යහපතක් ලබාගනිමු. නිදහස් වෙළුදුනොල සහයෝගීනාවය දිරිගන්වයි. එයින් සිවිල් සමාරයක සමාරයීය ප්‍රගතිය සහ සම්ඳුධිය සාක්ෂාත් වෙයි.
- අර්ථ ගාස්ත්‍රූඇයන් ආයතන හැඳියට හඳුන්වන නොනොත් “ස්කීඩාවේ රීති”, ජනතාව මුහුණු දෙන දිරිගැන්වීම් වලට බලපෑම් එල්ල කරයි. එහි ප්‍රතිඵලයක් හැඳියට ඔවුන් කරන තේරාගැනීම් ද වෙනස් වේ. ආර්ථික පද්ධතියක දිරිගැන්වීම් ව්‍යුහයේ පදනම පිහිටුවන්තේ නීති සහ සංස්කෘතික වාරිතු වාරිතු යන ප්‍රධාන ආයතන විසිනි.
- ආර්ථික සැලසුම් හැඳිමට පුද්ගලික දේපල තිසා හැකියාව පැදේ. දේපල අයිතිය සුරක්ෂිතවීම් නැති වී ගාම තිසා, තමන් උපයාගන්න තබා ගැනීමට දිරිගැන්වීමක් නැති වී ගාමන්, නව සොයාගැනීම් කරන්නට නො නිෂ්පාදනයේ යෙදෙන්නට ජනතාව අයදේරුමන් කරවයි.
- රඟයේ නිලධාරීන් යනු පුද්ගලික අංශයේ ජනතාවට අඩුවෙන් ස්ව-කැමැත්තන ඇති පුද්ගලයන් නොවෙනි. මැතිවරණ ජයගන්නට නො බලයේ ඉත්තනට නම වත්දුදායකයන්ට නො මහජනතාවට තුළුදු දේවල් හි නියුලෙන්නට විකෘති දිරිගැන්වීම් වලට ඔවුන් මුහුණු දෙනි.
- ආර්ථික ප්‍රතිඵලයක් තාලනය කිරීම සඳහා ආණ්ඩුවේ බලය පවතිදී, විශේෂ කැමැත්තන් ඇති කණ්ඩායුම් වලට ඔවුන්ගේ වාසි වෙනුවෙන් දේශපාලන වරුප්‍රසාද වලින් බලපෑම් ලබාගන්නට දැඩි දිරිගැන්වීමක් පවතී. ආණ්ඩුව තුළින් ආර්ථික වාසි ඉල්ලා සිටීම අර්ථ ගාස්ත්‍රූඇයන් ‘කුලිය සෙවීම්’ හැඳියට හඳුන්වනි.
- දේශපාලන තීරණ වලින් ලැබෙන ප්‍රතිඵල බොහෝ දුරට ගෙන එන්නේ පොදු ජනතාවගේ කැමැත්ත හා ගැටුමකින් යුතු එලවීපාකයන්ය.
- බොහෝ වගයෙන් ජනතාව නිතරම අවධානය ගොමු කරන්නේ වැඩියෙන් දකින්නට ලැබෙන, කෙරී කාලීන එලවීපාක වලින් යුතු ආර්ථික ප්‍රතිපත්තින් වෙනවයි. ආර්ථික වත්තනය යම් ස්කීඩාවක නො ප්‍රතිපත්තියක කෙරී කාලීන මෙන්ම දීර්ඝ කාලීන එලවීපාක යන දෙපැත්තවම අවධානය ගොමු කරයි. දැකිය හැකි දේවල් ගැන පමණක් නොව, දැකිය නොහැකි දේවල් ගැන ද ප්‍රවේශම් ලෙසින් සිනා බැලීමෙන් අයට වැඩියෙන් නොදු තීරණ ගත හැකියි.
- ආර්ථික වර්ධනයට ආවශ්‍යක වූ පදනම ව්‍යවසායකන්වයයි. ආර්ථික නිදහස තුළින් ව්‍යවසායකන්වය දිරිගන්වන සමාරයන් එසේ නොවන සමාරයන්ට වඩා වැඩි වෙශයකින් ආර්ථික වර්ධනයක් ලබා ගනිනි.

### 3 වැනි ස්කීඩාකාරකම - තුවමාරු ස්කීඩාව

**මීට අවශ්‍ය සියල්ල කළීන් සුදානම් කරගන්නට අමතක නොකරන්න.**

#### හැදින්වීම

තුවමාරු ස්කීඩාවෙන් ඔබ වෙළුදුනොලේ බලය ගැන සංඡ්‍ර අත්දැකීමක් ලබයි. වෙළුදාමෙන් ලැබෙන වාසි ගැන ඉගෙන ගන්නට හැකියාව ලැබෙන ස්කීඩාවකි මෙය. ස්වේච්ඡාවෙන් කරන තුවමාරු සිද්ධ වෙන්නේ ඒවායේ යෙදෙන සියල්ලන්ම එයින් නම තන්වය පවතිනවාට වඩා යැයි විශ්වාස කරදීදී ය. මේ ස්කීඩාකාරකමේ දී, වස්තු සම්පත්, නැංශන්මත හාවය අනුව මැන බැලෙන අතර, ඒවා නිර්මාණය වෙන්නේ නව දේවල් කිසිවක් නිෂ්පාදනය නොවුවත්, වෙළුදාම යන අරුම පුදුම වූවෙනි.

#### අවශ්‍යක කාලය

මිනින්නු 45

## අවශ්‍ය දේශවල්

- තැනි
- එක් අයෙකුට එක බැංගින් කබදාසි බැංග්
- භූවමාරු ක්‍රීඩාවේ පැතුරුම් පත
- ස්ටෝච් වොච් එකක්

## ක්‍රියාකාරකම ජටත් ගැනීමට කළුන්

1. එක හා සමාන පිරිසක් බැංගින් සිටින කන්ඩායම් හතරකට කබදාසි බැංග් බෙදුන්න. ඒ කන්ඩායම් බැංග් වලට පාටක් දී, රණ, කොළ, නිල් හා කහ යනාදී වශයෙන් කන්ඩායම් නම් කරන්න.
2. භූවමාරු කරගන්නට හාන්ඩ් කබදාසි බැංග ඇතුලට දමන්න. විවිධ හාන්ඩ් සහ විවිධ උමාණායන් වශිත අසුරන්න. ක්‍රීඩාව නොදුන් සිද්ධ වෙන්නේ බඩු වර්ග පාට වර්ග අනුව ජටතින සේ තැබ්වෙන්. එනම්, රණ කන්ඩායමට වැඩියෙන්ම එක වර්ගයක තැනින කොළ කන්ඩායමට වැඩියෙන්ම නව වර්ගයක තැනින ලැබෙන සේ අසුරන්න.
3. ලකුණු දක්වන කබදාසිය ප්‍රතිඵල දක්වන්නට සියල්ලන්ටම දැකිය හැකි තැනක තබන්න.
4. පාට අනුව රැස් කරන මුද බැංග කාමරයේ හතර කොනේ ඒ ඒ පාට අනුව අසුරන්න.

## ක්‍රියාකාරම සඳහා උපදෙස්

1. භූවමාරු ක්‍රීඩාව ජටත් ගන්නට, පාට නියෝගනය වන ආකාරයෙන් එක සමාන පිරිසක් සිටින ලෙසින් කන්ඩායම් හතරකට සහභාගී වන අයට බෙදා නියෝගනය කරන පාට අනුව ඒ ඒ ශිෂ්‍යව සතු දේවා සහනික 7 කට එක තැනි බැංග එකක් බැංගින් මීල දී ගන හැකි යැයි කියන්න. ඒ බැංග එකේ ඇතුළත ඇති තැනි මොනවාදැයි මේ අවස්ථාවේ දී සොයා බලන්න එහා යැයි ද කියන්න.
2. ජනන උපදෙස් හඩු නාගා කියවන්න:
  - a. භූවමාරු ක්‍රීඩාවේ වට 4 ක පවතියි. හැම වටයක දී ම වෙනස් උපදෙස් අනුගමනය කළ යුතුයි. හැම වටයකටම පෙර ඒ උනින් පැහැදිලි කරනු ලැබේ. කළබලය හා කේෂාව වැඩිවෙන්නට ඇති නිසා මේ උපදෙස් වලට සාවධානව ඇතුළුම් කන් දෙන්න.
  - b. හැම වටයක් අවසානයේ දී ම, ඔබේ තමන්තිය 1 සිට 5 දක්වා සටහන් කෙරෙනු ඇත. 1 කින් දක්වන්නේ ඔබේ බැංගයේ ඇති දේවල් ගැන ඔබ කිසියේත්ම සතුවූ තැනැයි කියායි. 5 දක්වන්නේ ඔබ ඉනාමන්ම සතුවූ බවයි.

## 2. ජනන උපදෙස් අනුව භූවමාරු ක්‍රීඩාවේ යෙදෙන්න:

### ඡළමු වටය - භූවමාරුවක් නැත

- a. ඡළමු වටයේ උනි සහනාගී වන අයට තැනැදිලි කරන්න:
  1. ඡළමු වටයේ දී, ඔබට බැංගය ඇර ඇතුළත ඇත්තේ මොනවාදැයි බලන්නට විනාඩි 2 ක් ලැබේ. බැංගය ඇතුළත ඇති දේවල් එළියට ගන්න එහා. ඔබේ බැංගයේ ඇත්තේ මොනවාදැයි උනින් අයට දකින්නට ඉඩතියන්න එහා.
  2. මේ බැංගය ඇතුළේ ඇති දේවල් දැන් ඔබට අයිතියි. ඒ ඔබේ දේහලයි.
- b. විනාඩි 2 න් ඡළමුව, සහනාගී වන අයට තමන්නට ලැබුණු දේවල් ගැන තමන්මන් මට්ටම ගැන 1-5 දක්වා ලකුණු දෙන්න යැයි කියන්න. සහනාගී වන සංඛ්‍යාව සහ ඒ ඒ ශිෂ්‍යවගේ තමන්මන් මට්ටම භූවමාරු ක්‍රීඩාවේ පැතුරුම් පත් මුළු ලකුණු සටහන් කරන්න.
- c. සහනාගී වූ ශිෂ්‍යවන් සංඛ්‍යාව අනුව ඒ ඒ අයගේ සම්පූර්ණ තමන්මන් මට්ටම ගණනය කරන්න (ලදානරණය ජනන), 1 වැනි වටයේ ප්‍රතිඵල කන්ඩායම සමඟ බෙදාගන්න.

## දෙවැනි වටය - සීමින භූවමාරුව

a. දෙවැනි වටයේ රීති සහභාගී වන අයට පැහැදිලි කරන්න:

1. දෙවැනි වටයේ දී, ඔබේ කණ්ඩායමේ ඕනෑම හිම්පනක් සමඟ ඔබේ දේපල භූවමාරු කරගන්නට ඔබට විනාඩි 5 ක් ලැබේ. (උදාහරණයක් හැරියට කොළ කණ්ඩායමේ අයට භූවමාරු කරගත හැක්සේ කොළ කණ්ඩායමේ අය සමඟ පමණි.) සියලු භූවමාරු කැමැත්තෙන් කරන ඒවාය. ඔබට උටමනා නම් පමණක් භූවමාරු කරගන්න. බැංගයේ ඇති දේපල් ගැන තමන්තිමන් නම් භූවමාරු කරගන්නට අවශ්‍ය නැත.

b. විනාඩි 5 අවසානයේ දී, 1-5 දක්වා තමන්තිමන් මට්ටම ගැන ලකුණු ඉමන්න යැයි සහභාගී වන අයට කියන්න. මුළු ගණන පැනුරුම් පනට එකතු කරන්න.

c. සම්පූර්ණ තමන්තිමන් මට්ටම ගණනය කර එය දෙවැනි වටයේ ප්‍රතිඵල කණ්ඩායම සමඟ බෙදාගන්න.

## තෙවැනි වටය - භූවමාරුව ව්‍යාප්ති කිරීම

a. තෙවැනි වටයේ රීති සහභාගී වන අයට පැහැදිලි කරන්න:

1. තෙවැනි වටයේ දී කාමරයේ ඔබ සිටින බාගයේ ඕනෑම අයෙකු හා භූවමාරු කරගන්නට ඔබට විනාඩි 5 ක් ලැබේ. උදාහරණයක් හැරියට කොළ සහ රතු කණ්ඩායම් වල අයට එකිනෙකා සමඟ භූවමාරු කරගත හැකියි. නිල් සහ කොළ කණ්ඩායම් වල අයට එකිනෙකා සමඟ භූවමාරු කරගත හැකියි.

b. විනාඩි 5 අවසානයේ දී, යළින් තමන්තිමන් මට්ටම ගැන 1-5 දක්වා ලකුණු දෙන්න යැයි සහභාගී වන අයට කියන්න.

c. සම්පූර්ණ තමන්තිමන් මට්ටම ගණනය කර එය තෙවැනි වටයේ ප්‍රතිඵල කණ්ඩායම සමඟ බෙදාගන්න.

## 4 වැනි වටය - තිදුනස් වෙළුදාම

a. 4 වැනි වටයේ රීති සහභාගී වන අයට ජනදන්න:

1. කාමරයේ සිටින ඕනෑම අයෙක් හා භූවමාරු කරගන්නට ඔබට විනාඩි 5 ක් ලැබේ. නිදහස් වෙළුදාම!

b. විනාඩි 5 අවසානයේ දී, යළින් තමන්තිමන් මට්ටම ගැන 1-5 දක්වා ලකුණු දෙන්න යැයි සහභාගී වන අයට කියන්න.

c. සම්පූර්ණ තමන්තිමන් මට්ටම ගණනය කර එය තෙවැනි වටයේ ප්‍රතිඵල කණ්ඩායම සමඟ බෙදාගන්න.

## භූවමාරු ක්‍රිඩාව පිළිබඳ සංවාද ප්‍රශ්න

වට හතර අවසානයේ දී ප්‍රතිඵල කණ්ඩායම වෙනුවෙන් ප්‍රස්ථාරයකින් දක්වන්න. ප්‍රතිඵල සංවාදයට ගන්න:

1. ජනතාව වෙළුදාමේ යෙදෙන්නේ ඇයි?

1. ජනතාව වෙළුදාමේ යෙදෙන්නේ අන්තරිනවාට වඩා ඉහළ අයෙක් වෙළුදාමෙන් ලබාගැනීමට බලාපොරොත්තු වෙන නිසයි. ප්‍රස්ථාරයේ ඉහළට යැම වෙළුදාමෙන් ලැබෙන වාසි විස්තර කරයි. වෙළුදාම යනු “ශුන්ස එකස” (zero-sum) වූවක් නොවේ. අයෙක් කැමැත්තෙන් භූවමාරුවේ යෙදෙන විට වැඩියෙන් නොදක් බෙදේදී, එයින් නව අයෙක් සිටියාට වඩා නරක තත්ත්වයකට වැටුණා යැයි අදහස් නොවේ. භූවමාරුව යනු “ධනාත්මක එකස” (positive-sum) වූවකි. දෙපැත්තේම අය රැගතනිති.

- b. තුවමාරුවේ යෙදෙන පිරිසේ ප්‍රමාණය වැඩිවෙදුදී, තුවමාරුවට ඇති බාධා අඩුවෙදුදී, අපිට තුවමාරුවෙන් වැඩියෙන් හොඳ වාසි ලබාගැනීමට හැකියාව ලැබේ. අපිට තුවමාරු කරගත හැකි පිරිස වැඩියෙන් සිටිය දී, සමඟද්ධිය වැඩිකරගන්නට ද අවස්ථාව පැදේ.

2. තමන් ලද සාර්ථකත්වය ගැන කියන්නට කවුරු හෝ කැමැති ද? (සහභාගී වන අය තම අත්දැකීම් බෙදා ගනිදුදී මේ අදහස් ගැන සඳහන් කරන්නට අවස්ථාව පාදා ගන්න.)

- බැංගයේ ඇති සෑම දැයකම අගය තීරණය වෙන්නේ යම් පුද්ගලයෙක් එයට දෙන වැඩි වැදගත්කම අනුවයි. අර්ථ ගාස්තුරුයන් මෙයට කියන්නේ විෂය මූලික අගය කියායි.
- විවිධ දේවල් ජනතාව විවිධාකාරයෙන් අගයන බව අරි ඉගෙන ගත්තෙමු. එකම දේවල් ද විවිධාකාරයෙන් අගයන්නට ඔවුනට හැකියි. කාලයාගේ ඇවැමෙන් එකම දෙයකට ඇති කැමැත්ත ද උද්‍යාලයා තුළ වෙනස් විය හැකියි. 1 වැනි වටය සහ 2 වැනි වටය අතරේ දී, අනිත් අයට ලැබුණේ මොනවාදැයි දකිදුදී, නමස්තිමන් මට්ටම අඩු වී යන හැරී අඩු සමහර වැට දකිමු.
- ජනතාව තමන්ට අවශ්‍ය නැති යමක් සමහර විට තුවමාරුවේ දී ලබා ගතියි. තමන් අකුමති ඒ දැය පසුව තමන් කැමැති යමක් තුවමාරු කරගන්නට වෙනත් කෙනෙක් ඉදිරිපත් වේ යැයි ජනතාව බලාපොරොත්තු වෙති. මෙය හැඳින්වෙන්නේ වතු තුවමාරුව හැඳියෙනි. වෙළුදාපොලක මුදල් හටගත්නේ එහෙමයි.
- තෝරාගැනීම් කරන්නට සහ තුවමාරුවට වැඩියෙන් නිදහස ඇති වෙදුදී, වෙළුදාපොලේ නමස්තිමන් භාවය වැඩිකරගන්නට හැකියාව ද ලැබෙන බව අරි නිරීක්ෂණය කරමු. තමන් හා තුවමාරු කරගන්නා අයගේ තමස්තිය වැඩිකරමින් ඔවුන් තමන්ගේ තමස්තිය ද වැඩිකර ගනිනි.

3. මිනිසුන්ට ඇති විවිධාකාර කැමැත්තන්හි හැරෙන්නට, තුවමාරුව පැතිර යන්නට නිඩිය යුතු වෙනත් කොන්දේසි මොනවාදැයි කියා ඔබ සිතන්නේ ද?

- හිගය. අරි තුවමාරු කරගත්නේ හිග දේවල් වෙති. කාමරගේ ඇති වාසුව වැනි හිග නොවන දේ අරි තුවමාරු කර නොගනීමු. අපි ස්කුබා බිඡිවින් කරමින් තුවමාරු හීඩාවේ යෙදෙන්නේ නම්, එහෙනම් එවිට එය අතට අගය වැඩි හිග සම්පතක් වේ!
- තමන්ට අයිති නැති දුයක් ජනතාවට තුවමාරු කරගත නොහැකියි. දේපල සඳහා ඇති අයිතිය තුවමාරුවට කළින් තිඩිය යුතු කොන්දේසියකි. විවිධ දිරිගැනීම් මඟේ හැඳියාව වෙනස් කරන්නට සමන් වූයේ කෙසේද? උදාහරණයක් වගයෙන්, මෙය පටන් ගත්තට පෙර මඟේ බැංගය ඇතුළේ තිබෙන කිසිවක් ඔබට තබාගන්නට අවසරයක් නැතැයි මම කිවිවා නම්, එවිට ඔබ වැඩියෙන් කැමැති දේවල් සඳහා තුවමාරු කරගන්නට ඔබ දැඩි උත්සාහයක් ගනීවි ද? අපි මඟේ තුවමාරු සියලුම සඳහා බඳු තැනවුවා නම්, මඟේ තුවමාරු වළින් ලබාගත් දැයෙන් බාගයක් යළි දෙන්නට සිද්ධ වූවා නම්, ඒ ගැන ඔබ කුමක් සිතන්නේ ද?

4. මේ හීඩාව සත්‍යය ලෝකයෙන් වෙනස් වෙන්නේ කෙසේද?

- මේ තුවමාරු හීඩාවේ දී කිසින් තිශ්නාදනයක් නොවේ. තුවමාරුව සඳහා නිඩු හාන්ඩ ප්‍රමාණය වැඩි වූන් නැති. අපට තිබුණු “දේවල්” වෙනස් නොවූනා ද, තුවමාරුවෙන් සැලකිය යුතු වාසියක් ලබාගත්තට අපිට හැකිවය.
- වැදුගත් නටෝත්පාදනයක් සඳහා කාලයක් නොලැබුණි. ව්‍යවසායකයෙකට නට කියාවලියක් සොයාගත්තට හෝ ජනතාවට සේවයක් නට වැඩියෙන් සහයන තුමයක් සොයාගත්තට කාලයක් නොතිබුණි. තුවමාරුව සඳහා නිර්මාණාත්මකකීම් ක්‍රම සොයාගත්තට ව්‍යවසායකත්ව මනස් වළින් ජනතාව සිතන බව අපිට දකින්නට ලැබුණි.
- අපිට පරිවෙත්තිය (barter) තුමය මත රැඳෙන්නට සිද්ධ විය (මුදල් නොමැතිව හාන්ඩ වෙනත් හාන්ඩ සඳහා සංස්කීර්ණ තුවමාරු කරගැනීම).

5. තුවමාරුව දුම්කර කරන ප්‍රධාන අනියෝග සහ බාධක මොනවා ද?

- අපිට සර්ව සම්භ්‍රර්ණ නොරහුරු ලබාගැනීමට හැකියාවක් නැතිකම. අවශ්‍ය නොරහුරු ලබාගැනීම ඉනා දුම්කර සහ කාලය වැඩියෙන් වැයවෙනවා විය හැකියි.

- b. සුගේදීය සාධක නිසා වෙළඳාම නා බැඳුන ප්‍රවාහන වැය ඉහළ යා හැකිය.
- c. දේශපාලන බාධක හුවමාරුවේ වැය ඉහළ යටහි. බඳු, මිල පාලනය, රෙගුලාසිකරණය, සහ වෙළඳ කේටුවන් වෙළඳාම වැයෙන් අධික කරවයි.
6. හුවමාරුව ජේතුවෙන් ජනතාව අනර වැඩියෙන් ඇතිවෙන්හේ සහයෝගීතාවය උයි නැත්තම් ගැටුම් දැයි කියා ඔබ සිතනවා ද?

- a. හුවමාරුව ජනතාව අනර සහයෝගීතාවය දිරිගන්වයි. හුවමාරුව වැඩියෙන් ගනතනක් සෘජනවා යන්න මිනිසුනට සහර ඇඟයකින් වටහා ගැනීමට හැකියාව ඇති සේ ය. අලේ යහල් මිනුදීන්, සමාරයේ සාමාජිකයන්, සහ වෙළඳපොල අනෙකුත් ජනතාව අනර ඇති විශේෂ ප්‍රාගුණ්‍යයන් ලිවරණයෙන් (leverage) ගක්තිමත් ආර්ථික සහ සමාර සම්බන්ධතා ගොඩ නංවද්දී අරි දියුණු වෙමු. ආර්ථික සහයෝගයෙන් අමි වැඩියෙන් නොදින් තීවිත ගෙවන්නට සමත් වීම මත අලේ “සහායුත්තිය සහ මිනුන්වය ගැන හැරීම්” බිජිවීම පදනම් වී ඇතැයි සමහර වෛද්‍යාර්ථීන් යෝජන කරති.

## ජාතම නැවත විමසීම

- වෙළඳාම, නැත්තම් කැමැත්තෙන් කරන හුවමාරුව, යනු නිදහසේ සහ කැමැත්තෙන් නාත්ත් හෝ සේවා හුවමාරු කරගැනීමයි.
- නව භාත්ත් හෝ සේවා නිෂ්පාදනය වී නැතිවත්, වෙළඳාම තුළින් වස්තු සම්පත් නිර්මාණය වෙයි. මෙය වෙළඳාමෙන් ලැබෙන වාසි හැඳුවට හැඳුන්වේ.
- වෙළඳාම, නැත්තම් කැමැත්තෙන් කරන හුවමාරුව, සිද්ධ වෙන්නේ රට සම්බන්ධ වෙන සියලු භාරුග්‍රැවයන්ම වාසි ලබන්නට බලාපොරොත්තු වෙද්දීය.
- සම්පත් අඩුවෙන් අගයන වෙතින් ඒවා වැඩියෙන් අගයන ඇය වෙත යොමු කිරීම වෙළඳාමෙන් සිද්ධ වේ.
- ඒකීය පුද්ගලයන්ට, සමාරයන්ට, නා ජාතීන්ට වෙළඳාම තුළින් වස්තු සම්පත් වැඩි කරයි.
- වෙළඳාමට බාධා කරන ප්‍රතිඵලන්ත් සහ ආයතන නිසා ඒවා අඩු වැඩියෙන් පැවතීම අනුව ඒකීය පුද්ගලයන් සහ සමාරයන් දුර්ජන් වේ.

## සමාලෝචන සංවාදය

අවශ්‍ය කාලය  
මේනින්න 30

සමාලෝචන සංවාදය ආරම්භ කිරීමට පහත ප්‍රශන අනත්ත.

## සංවාද ප්‍රශ්න

1. විශේෂයන් වැදුගන් යැයි ඔබට හිනෙන යමක් ඔබ අඟ අලුතින් ඉගෙන ගන්නා ද? “ලයිට් බල්බි” ගොහොත්ක් ගැන අදහස් දක්වන්නට කටුවුරු හරි කැමැත්ති ද?
2. ඔබට නා ඔබේ සමාරයට අගයක් නිර්මාණය සඳහා අඟ ඉගෙන ගන් දේවල් ඔබ නාවිතා කරන්නේ කෙසේද?
3. ලෝකය වඩා හොඳ නැතක් කරන්නට ඔබට කළ හැක්කේ කුමක් ද?

අරේ පොදු අගයන් සාක්ෂාත් කරගන්නට අපට උපකාර වෙන්නේ නිදහස් වෙළඳපොල ද නැත්තම් සැලසුම්ගත ආර්ථිකය ද යන්න මෙම වැඩිමුලුවේ ප්‍රධාන ප්‍රශ්නය විය. අද ඔබ උගත් දී ඇසුරින් අරේ පොදු අගයන් සාක්ෂාත් කරගන්නට නිදහස් වෙළඳපොල සමන් වූයේ කෙසේද? මධ්‍යගත සැලසුම් සමන් වූයේ කෙසේද?

### අනුමිලිවෙලට එරෙහි ව්‍යාකුලත්වය

ම්ලියන ගණනාවක ජනතාවගේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කිරීම යන අනියෝගය ඉතා සංකීර්ණ ව්‍යවකි. මධ්‍යම සැලසුම්කරුවෙකුට ඒ සඳහා අවශ්‍ය දැනුම කිසිසේන්ම නැත. යම් සැලසුම්ක් සහස්‍යයෙන්ම මිනිස් සුඩ සාධනය වැඩිකරනවා දැයි කළින් දැනගත හැකි මාර්ගයක් තොමැති හෙයින් මධ්‍යගත ලෙසින් සැලසුම් වූ ආර්ථිකයක් ව්‍යාකුලත්වයෙන් යුතුයි.

නිදහස් වෙළඳපොලක දී, නිෂ්පාදන අනියෝග පැතිර ඇත්තේ ම්ලියන ගණනක ජනතාව අතරයි. තමනට හැකි ප්‍රමාණයෙන් සමනර විට බිමියන ගණනක් ප්‍රදේශයන් තම තමන් වෙනුවෙන් සැලසුම් හඳු ගනිනි.

නිදහස් සමාජයක, (නැත්තම් වෙළඳ ආර්ථිකයක), තම තමන්ගේ වෙන්තීයයන් ගැන අනාගත සැලසුම් හඳු ගැනීමට ගුම්කයන්ට නිදහස පවතී. ගුම විනෘතයේ දී තමන්ට ගැලපෙනවා යැයි සිනන ආකාරයෙන් තම තමන්ගේ විශේෂ ප්‍රාගුණ්‍ය සොයා යන්නට ඔවුන්ට නිදහසක් ඇත. “මම, පැන්සල” කතන්දරයෙහි දකින්නට ලැබුණ සියලු විශේෂ ප්‍රාගුණ්‍යයෙන් යුතු වූ දූම්කාවන් ගැන හිතන්න. ව්‍යවසායකයන් සැලසුම් කරන ලද සහ අරමුදල් සහයන ලද ව්‍යාපාරයන් හි යෙදෙන්නට ගුම්කයන් ඉදිරිතන් වෙති. ව්‍යවසායකයන් ද තමනට කළමනාකරණය කරගත හැකි දූම්කා අල්පයක යෙදෙනි.

අන්විදිනට සිද්ධ වූ ලාඛය හෝ පාඩුව අනුව පාරිභේදික තමන්තිය වැඩි කරන්නට සමන් ව්‍යවඩ්‍ය දැනුම සෑම ව්‍යවසායකයෙක්ම ඇත. ලාඛ සොයා යම්ත්, පාඩු මගහැරීමෙන්, ව්‍යවසායකයන් නිතර පාහේ ඉතා ගාන්තම් දියුණු වෙනස්වීම් කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරනි.

තමන්ගේ ඒවා සහ තමන්ගේ දේපල සැලසුම් කරන්නට නිදහසක් තිබීම, සහ වෙළඳපොල දිරිගැන්වීම් තුළින් අනුන්ගේ සැලසුම් සමග එකතු වී වැඩිකරන්නට වෙළඳපොල දිරිගැන්වීමක් දෙරේයමන් කරවීම නිදහස් වෙළඳපොලක සුන්දරන්වයයි. මේ එකතු වී වැඩිකරන සම්බන්ධීකරණය හටගන්නේ මාස්ටර් මොලයක් නැති, නැත්තම් මධ්‍යගත සැලසුමක් නැති ම්ලියන ගණනක ප්‍රදේශලයන්ගේ නිදහස් තොරාගැනීම් තුළින්.

### සුසංඛාදයට එරෙහි ගැවුම්

වැඩි කිරීම හා නිවාඩු ගැනීම අනුව ප්‍රදේශලය තම ද්‍රව්‍ය ගෙවිය යුත්තේ කෙසේද? සමාජයේ හොඳික දිනවස්තු හෙවත් සීමින සම්පත් හාවිතා විය යුත්තේ කෙසේද? කාගේ යහපතට ද? මේ තීරණ ආන්ඩ්වුවක් වෙසින් ගනිද්දී, එවා සියලුළුන්ටම ඉඩක් පැදෙන්නේ අනුත්ට කුමක් වුනන් කළක් නෑ කියමින් තමන්ගේ ප්‍රදේශලක යහපතට ආන්ඩ්වුවේ තීරණ සිද්ධ විය යුතු යැයි ආන්ඩ්වුවට බලතැමි කරන්නටයි. එයින් ඇතිවෙන්නේ සමාජයේ ප්‍රදේශලයන් එකිනෙකා හා දේශපාලන සටන්වල යෙදෙමින් සිටින වානාවරණයකි. මධ්‍යගත සැලසුම් ගැවුම් දෙරේයමන් කරවයි.

එනමුත්, නිදහස් වෙළඳපොලක දී, දේශපාලන වාද්‍යලියක “අල්ලා ගන්නට හැකි අයට අල්ලාගත හැකි සේ” දේවල් පත්තින්නේ නැත. සෑම ප්‍රදේශලයක්ම තමන්ගේ ගැරීරයට සහ දේපලට අයිතියෙන් සුරක්ෂිත වෙයි. ඉතින්, අනවශ්‍ය වූ දේශපාලන ගැවුම් තුළින් රැයගන්නා අය සහ පර්දින අය තොරාගැනීමක් සිද්ධ වෙනවා වෙනුවට, ජනතාවට අනිශ්‍රේද්‍යායක් ලැබෙන්නේ දෙපැන්න්ම සිටින අය රැයගැනීම සඳහා කැමැත්තෙන් කරන භුවමාරුවේ යෙදීමටයි.

තව දුරටත්, ලෝක ජනතාව අතර ආර්ථික අනෙකාන් රැඳියාවක් නිදහස් වෙළඳපොල විසින් නිර්මාණය කරයි. මෙයින් දිරිගැන්වෙන්නේ සාමයයි. තමන් සමග භුවමාරු කරගන්නා හටවුල්කරුවන් සමග යුත්ද කරන්නට යුම් නොද ව්‍යාපාරික අවබෝධයක් නොවේ. එනමුත්, මධ්‍යම සැලසුම්කරුවන් විසින් වෙළඳ බාධක පැනවීමෙන්, අනෙකුත් රටවල් ව්‍යාපාරික භැකි එකම මාර්ගය ඔවුන්ගේ සම්පත්

කොල්ලකෑමෙන් පමණයි. නිදහස් වෙළඳපොල සාමය සහ සුසංචාදය දිරිගන්වයි. මධ්‍යම සැලසුම් ගැටුම් සහ ශ්‍රද්ධිය දිරිගන්වයි.

### සහයෝගීනාවයට එරෙහි තුදකලාවීම

ස්වේච්ඡාවෙන් එකිනෙකා සමග කරන ගණුදෙනු සීමා කරන්නට ආත්මව නිතරම මධ්‍යම සැලසුම් තුළුත් උත්සාහ කරයි. මේවාට උදාහරණ වශයෙන් අවම පඩිය, වෙළඳ සම්බාධක, සහ අලෙවි තහනම් දැක්වීය හැකියි. සහයෝගීනාවයේ යෙදෙන සමර ආකාර නීති විරෝධී කිරීම මාර්ගයෙන්, මධ්‍යගත සැලසුම් ජනනාට තුළ වැඩියෙන් තුදකලාවීමක් ජනවතු ලබයි.

අවශ්‍යතා ඇති අයට උදවී කිරීම සඳහා සහ අවදානම් තත්ත්වයන්ට මූහුණ දුන් ජනනාට ආරක්ෂාව සැපයීම සඳහා විශාල රාජ්‍ය වැඩසටහනන් තුළින් මධ්‍යගත සැලසුම් ගෙන ඒම හොඳ යැයි සමරතු ව්‍යැඩ්වාස කරති. මේවාට උදාහරණ වශයෙන් සමඟදී ව්‍යාපාරය, රජයෙන් සහයන සෞඛ්‍ය සේවය, මහරත්න ප්‍රධානය පෙන්වා දිය හැකියි. මේවාන් වැඩසටහනන් නිසා සිවිල් සමාජයට බලපෑම් ඇතිවේ. ආත්මව ව්‍යැසින් බදු මූදලින් ගෙන යන වැඩ සටහන් ඇතැයි දකින්දී ජනනාට ප්‍රද්‍රේගලික සුබ සාධන සම්ති වෘත්ත සහාය සහ ආධාර සැපයීම අඩු කරති. මෙයාකාරයෙන් ආත්මව ව්‍යැසින් මහරත්න වැය වැඩිකරද්දී සිවිල් සමාජය ව්‍යැසින් කරන වියදුම් “නෙරභා හැරෙයි”.

නිදහස් වෙළඳපොලට හැම විවෘත එළුළ වන දේශාරෝගන් වනුයේ එය ආන්තාර්ථිකාත්ම ව්‍යවක් කියායි. ඒන් සහයයෙන්ම සිද්ධි වෙන්නේ එයින් සහයෝගීනාවය දිරිගැනීවීමයි. අනුත්ත වැඩියෙන් සේවය සැපයීම යනු තමන්ට වැඩියෙන්ම කාර්යක්ෂම ලෙසින් සේවයක් සහය ගැනීම බවට හරවයි. නොදුන්නා තොහඳුනන මිලියන ගණනකගේ සහයෝගයෙන් එක තති ආත්මයිකය් නිෂ්පාදනය කරන්නට වෙළඳපොල ඉඩකඩ පාදා දෙයි.

### සමඟදීයට එරෙහි දේපල

ආර්ථික ව්‍යාකුලතාවය, තුදකලාවීම, ගැටුම් සහ ශ්‍රද්ධිය යනාදිය නිෂ්පාදනයට බාධා පමණුවයි. ඉතින් දිරිදානාවය සහ දුක්වේදීමට පාර කරන්නේ මධ්‍යම සැලසුම්කරණයයි.

ආර්ථික අනුහිඛිවෙළ, සුසංචාදය, සහ සහයෝගීනාවය යන සියලුම් ව්‍යැසින් නිෂ්පාදනයට තල්පුවක් දෙයි. ඉතින් නිදහස් වෙළඳපොල පාර කරන්නේ සමඟදීයට සහ සනුටටියි.

බේලියන ගණනක තොදුන්නා තොහඳුනන ජනනාටක් අතර ආර්ථික කටයුතු සම්බන්ධිකරණයට හැකියාව තාදා දෙන්නේ නිදහස් වෙළඳපොල පමණි. අද අහි තුක්නී වේදින ආකාරයේ තීවන මට්ටම් සහයන්නට හැකි තරම් එළඳාසින්වයක් ලබාදෙන්නේ එවැනි ප්‍රමාණයක් යුතු ආර්ථික සහයෝගීනාවය පමණි.

අවශ්‍යතාවය, වශයිම, පර්තිනකාම්ත්වය, සහ දානය වැනි මානුෂික අගයන් ඇතුළුව, යහපත් ව්‍යිනයක් වඩා ගන්නට ආර්ථික නිදහස ආවශ්‍යක වුවකි. සද්ධුණාන්මක හැඳියාව යනු තොඳ තොරුගැනීම් කිරීමයි. තොරුගැනීම් කරන්නට නිදහසක් තොමැනි වේ, සද්ධුණායට ඇත්තේ ඉනා ඇඩු ඉඩකඩක්. මාර්ග ගේඹියකට සේ ම, නිදහස් ක්‍රියාවන්හි තියුළුන්නට ඉඩක් ලැබේන්නේ තැන්ත්ම් ආචාර දාර්මික ව්‍යැනිශ්වනයන් වර්ධනය කරගන්නට ද ඉඩක් ලැබේන්නේ තැනා.

හෝට ලෝකය යහපත් ලෝකයක් කරන්නට නම්, වැඩියෙන් දියුණු තැනක් කරන්නට නම්, රට ඇති තොදුම මාර්ග නිදහස් ආර්ථිකයට සහ නිදහස් වෙළඳපොලට සහාය දීමයි!

### A/L ව්‍යාපාරතිය

මේ වැඩමුළුවේ දී ඉගෙන ගත් අදහස් ඇසුරින් ඔබේ පර්යේෂණ වාර්තාවේ යෙදෙන්නට ඔබ අදිවිත් කරන්නේ නම්, අප ඒ සඳහා උපදෙස් සැපයීමට කැමැත්තෙමු. මානංකාවක් තොරුගැනීමේ පටන්, පර්යේෂණ ජවත්වන්නේ කෙසේදැයි හා මූලාශ්‍ය සොයාගැනීම ආදි එහි විවිධ පියවරයන් හි අරේ සහාය අවශ්‍ය නම් අරේ කන්ඩ්බායම වෙත ඒ ගැන දැනුම් දෙන්න. සහභාගි වූ ඔබ සැමට ඉතාමත් ස්තුතියි!